



# ගිණුම්කරණ කමිකරණය කහ දුවිත්ව සටහන ක්‍රමය

AAT අඩුයර |  
FAC - මූල්‍ය ගිණුම්කරණය



JMC Jayasekera Management Centre (Pvt) Ltd  
Pioneers in Professional Education  
65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

## ප්‍රථම් පොදු දිය ~ 03

### ගිණුම්කරණ සම්කරණය

### ACCOUNTING EQUATION /BALANCE SHEET EQUATION

කිසියම් විව්‍යායන් දෙකක් අතර පවතින්නා වූ ශ්‍රී ලංකා සම්බන්ධතාවය සම්කරණයක් ලෙස හඳුන්වන අතර බොහෝ විට මෙම විව්‍යායන් ස්වායන්ත විව්‍යායන් සහ පරායන්ත විව්‍යාය ලෙස වර්ග කොට දැක්විය හැකිය.

- ගිණුම්කරණ මූලිකාංග අතර පවතින්නා වූ ශ්‍රී ලංකා සම්බන්ධතාවය ගිණුම්කරණ සම්කරණය ලෙස හඳුන්වයි

ගිණුම්කරණ සම්කරණයෙන් පෙන්වනු ලබන්නේ කිසියම් ගිණුම්කරණ ඒකකයක් විසින් අරමුදල් මූල්‍යයනය කර ගනු ලැබූ ආකාරයක් ඒවා ආයෝජනය කරනු ලැබූ ආකාරයක් අතර ඇති සම්බන්ධතාවයයි. ඕනෑම මොඩොනක කිසියම් ව්‍යාපාරයක් විසින් මූල්‍යයනය කරන ලද අරමුදල් ප්‍රමාණය, එම ව්‍යාපාරය විසින් ආයෝජනය කරන ලද ආයෝජන මාර්ග වලට සමාන වේ. මේ අනුව ගිණුම්කරණ සම්කරණයේ පදනම පහත පරිදි දැක්විය හැකිය.

අයිතිකරුවන්		ව්‍යාපාරය
මූල්‍යයනය කරන ලද අරමුදල් (Financing)	=	ආයෝජනය කරන ලද අරමුදල් (Inventing)

ව්‍යාපාරයක් අරමුදල් මූල්‍යයනය කර ගන්නා මාර්ග ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කළ හැකිය. එනම් හිමිකම (අයිතිකරුවන්ගේ ස්කන්ධය) සහ බාහිර වගකීම ලෙසය.

තවද අරමුදල් ආයෝජනය කරනු ලබන්නේ වත්කම් ලෙසය. මේ අනුව ගිණුම්කරණ සම්කරණ පහත පරිදි දැක්විය හැකිය.

- ❖ ගිණුම්කරණ සම්කරණය ප්‍රධාන කොටස 2 කි.
  - මූල්‍ය තත්ත්ව සම්කරණය
  - කාර්යසාධන සම්කරණය
  - වත්කම් හා වගකීම අතර සම්බන්ධතාවය  
මුළු වත්කම - මුළු බැරකම = හිමිකම

හිමිකම	+	වගකීම	=	වත්කම
Equity	+	Liabilities	=	Assests
E	+	L	=	A

- අදායම හා වියදම අතර සම්බන්ධතාවය

ලාභය	=	අදායම	-	වියදම
(Profit)	=	(Revenue)	-	(Expenditure)

- ලාභය ව්‍යාපාරයට ආයෝජනය කරනු ලැබූවහොත් හිමිකම වැඩි වේ. අලාභ ව්‍යාපාරයට ආයෝජනය උවහොත් හිමිකම අඩු වේ.

**උපයන ලද මූල ලාභයම ව්‍යාපාරයේ අරමුදල් ලෙස යොදුවන්නේ යයි සලකනු ලැබුවෙන් ගිණුම්කරණ සමීකරණය පහත පරිදි සකස් කළ හැකිය.**

$$\begin{array}{lcl} \text{හිමිකම} & + & \text{වගකීම} \\ \text{Equity} & + & \text{Liabilities} \end{array} \quad + \quad \begin{array}{l} \text{ලාභය} \\ \text{Profit} \end{array} = \begin{array}{l} \text{වත්කම} \\ \text{Assets} \end{array}$$

මෙහිදී “ලාභය” ප්‍රසාරණය කොට ගිණුම්කරණ සමීකරණය පහත පරිදි ද දැක්විය හැකිය.

$$\begin{array}{lcl} \text{හිමිකම} & + & \text{වගකීම} \\ \text{Equity} & + & \text{Liabilities} \end{array} \quad + \quad \begin{array}{l} \text{ආදායම} \\ \text{Revenue} \end{array} - \begin{array}{l} \text{වියදම} \\ \text{Expenditure} \end{array} = \begin{array}{l} \text{වත්කම} \\ \text{Assets} \end{array}$$

$$\begin{array}{lcl} \text{හිමිකම} & + & \text{වගකීම} \\ \text{Equity} & + & \text{Liabilities} \end{array} \quad + \quad \begin{array}{l} \text{ආදායම} \\ \text{Revenue} \end{array} = \begin{array}{l} \text{වත්කම} \\ \text{Assets} \end{array} + \begin{array}{l} \text{වියදම} \\ \text{Expenditure} \end{array}$$

- ★ ගිණුම්කරණ සමීකරණය යන පදනම කෙටියෙන් පැහැදිලි කරන්න.
- ★ වත්කම සහ ස්කන්ධය හි වැඩිවීමක් ප්‍රතිඵලය වශයෙන් ලැබෙන ගණුදෙනු දෙකක් (02) ලැයිස්තුගත කරන්න.
- ★ වත්කම සහ බැරකම හි වැඩිවීමක් ප්‍රතිඵලය වශයෙන් ලැබෙන ගණුදෙනු දෙකක් (02) ලැයිස්තුගත කරන්න.
- ★ වත්කමක වැඩිවීමක් සහ තවත් වත්කමක අඩු වීමක් ප්‍රතිඵලය වශයෙන් ලැබෙන ගණුදෙනු දෙකක් (02) ලැයිස්තුගත කරන්න.
- ★ බැරකමක වැඩිවීමක් සහ තවත් බැරකමක අඩුවීමක් ප්‍රතිඵලය වශයෙන් ලැබෙන ගණුදෙනු දෙකක් (02) ලැයිස්තුගත කරන්න.
- ★ ව්‍යාපාරයක වත්කම, බැරකම සහ ස්කන්ධය කෙරෙහි බලපෑම් ඇති කරන ගණුදෙනුවක් හඳුනා ගන්න.

### ගිණුම්කරණ යොදවුම් වලුන් ගිණුම්කරණ සමීකරණයට වහ බලපෑම

#### **උද්‍යාම - 01**

පහත සඳහන් ද්‍රව්‍යවල බලපෑම් වලට අදාළ ගණුදෙනුව බැඳීන් සඳහන් කරන්න.

- i. හිමිකම වැඩි වේ සහ වත්කම වැඩි වේ.
- ii. හිමිකම අඩු වේ සහ වත්කම අඩු වේ.
- iii. වගකීම වැඩි වේ සහ වත්කම වැඩි වේ.
- iv. වගකීම අඩු වේ සහ වත්කම අඩු වේ.
- v. එක වත්කමක් වැඩි වේ සහ වෙනත් වත්කමක් අඩු වේ.
- vi. එක වගකීමක් වැඩි වේ සහ වෙනත් වගකීමක් අඩු වේ.
- vii. හිමිකමක් වැඩි වේ සහ වගකීමක් අඩු වේ.
- viii. හිමිකමක් අඩු වේ සහ වගකීමක් වැඩි වේ.

### සැක්සන් - 02

පහත සඳහන් ගිණුම්කරණ සම්කරණ වලට අදාළ හිස්තැන් සම්පූර්ණ කරන්න.

	හිමිකම්	- +	බාහිර වගකීම්	=	වත්කම
a.	250000	+ .....	= .....	=	400000
b.	100000	+ .....	= 50000	= .....	.....
c.	.....	+ .....	= 25000	= .....	60000
d.	120000	+ .....	= 300000	= .....	.....
e.	.....	+ .....	= 140000	= .....	200000

	හිමිකම්	- +	බාහිර වගකීම්	=	වත්කම
a)	85000	+ .....	= 25000	= .....	.....
b)	.....	+ .....	= 40000	= .....	300000
c)	70000	+ .....	= .....	= .....	100000
d)	350000	+ .....	= .....	= .....	500000
e)	600000	+ .....	= .....	= .....	670000

### සැක්සන් - 03

පහත සඳහන් ගැණුදෙනු වලින් ගිණුම්කරණ සම්කරණයට වන බලපෑම් සංඛ්‍යාත්මකව, දක්වන්න.  
(පළමු වැන්න විසඳා ඇ ඇත.)

	හිමිකම්	+ .....	වගකීම්	=	වත්කම
i.	අයිතිකරු රු. 1000,000 ප්‍රාග්ධනය ලෙසට යෙද්වීම	+ 1000,000	+ .....	= .....	= + 1000,000
ii.	අන්පිට මුදලට ගැණුම රු.50,000	-----	+ .....	= .....	= .....
iii.	ණයහිමියන්ට රු.60,000 ක් ගෙවීම බැංකුවේ රු.40,000 ක් තැන්පත් කිරීම	-----	+ .....	= .....	= .....
iv.	වෙක්පතකින් ඣයහිමියාට රු.20,000 ක් ගෙවීම	-----	+ .....	= .....	= .....
v.	විදුලි වියදම් ලෙස රු.10,000 ක් මුදලින් ගෙවීම	-----	+ .....	= .....	= .....
vi.	රු. 100,000 ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් රු. 150,000 ක මුදලට විකිණීම	-----	+ .....	= .....	= .....

### සැක්සන් - 04

2021 ජනවාරි 01 දින ලැබූ විසින් ඇගෙලම් අයිතම් ගැණුම සහ විකුණුම සිදු කරන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2021 ජනවාරි මාසය තුළදී සිදුවූ ගැණුදෙනු පහත වේ.

01.01 අනිල් රු. 700,000/- ක් ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කරන ලදී.

- 01.02 බැංකුවකින් රු. 300,000/- ක් තෙයට ලබා ගන්නා ලදී.
- 01.03 රු. 250,000/- ක කාර්යාල උපකරණ මිලදී ගන්නා ලදී.
- 01.05 රු. 180,000/- ක ලිබු තෙයට ලබා ගන්නා ලදී.
- 01.07 රු. 300,000/- ක් තැන්පත් කර බැංකුවේ ජ්‍යෙගම ගිණුමක් ආරම්භ කළා.
- 01.09 අත්පිට ගැණුම් රු. 320,000/- කි.
- 01.11 සම්බන්ධෙන් තෙයට ගැණුම් රු. 250,000/- කි.
- 01.15 රු. 150,000/- ක් පිරිවැයක් සහිත භාණ්ඩ රු. 275,000/- කට විකුණන ලදී.
- 01.20 රු. 200,000/- ක් පිරිවැයක් සහිත භාණ්ඩ රු. 300,000/- කට ගෝන්ට තෙයට විකුණන ලදී.
- 01.25 රු. 100,000/- ක සේවක වේතන වෙක්පතකින් ගෙවන ලදී.
- 01.26 ව්‍යාපාරයේ ගොඩනැගිල්ල පින්තාරු කිරීමට රු. 30,000/- ක් ගෙවන ලදී.
- 01.30 අනිල් විසින් තවත් රු. 400,000/- ක මුදලක් ව්‍යාපාරයට ආයෝජනය කරන ලදී.
- 01.31 මාසය සඳහා ලද විදුලි බිල්පතෙහි අගය රු. 5,000/- කි.

ඉහත ගණුදෙනු ගිණුම්කරණ සම්කරණ භාවිතයෙන් පහත පරිදි සටහන් කළ හැකිය.

### භූත්‍ය - 05

පහත සඳහන් ගණුදෙනු තුළින් ගිණුම්කරණ සම්කරණයට වන බලපෑම් සංක්තාන්ත්මකව හා විස්තරාන්ත්මකව දක්වන්න.

හිමිකම් + වගකීම් = වත්කම්

- |       |   |       |         |         |
|-------|---|-------|---------|---------|
| i.    | අයිතිකරු රු. 1000,000 ප්‍රාග්ධනය<br>ලෙසට යෙදුවීම                    | ..... | + ..... | = ..... |
| ii.   | අයිතිකරු පුද්ගලික ප්‍රාග්ධනයට<br>රු. 20,000/- භාණ්ඩ ගෙනයාම          | ..... | + ..... | = ..... |
| iii.  | තෙය ගැටියන්ගෙන් රු. 50,000ක් ලැබීම                                  | ----- | + ..... | = ..... |
| iv.   | බැංකුවේ රු. 60,000 ක් තැන්පත් කිරීම                                 | ----- | + ..... | = ..... |
| v.    | රු. 800,000 ක තෙය මුදලක් බැංකුවෙන්<br>ගැනීම                         | ----- | + ..... | = ..... |
| vi.   | විදුලිය ලෙස රු. 5,000 ක් ගෙවීම                                      | ----- | + ..... | = ..... |
| vii.  | අයිතිකරු ප්‍රාග්ධනය රු. 70,000 යෙදීම                                | ----- | + ..... | = ..... |
| viii. | රු. 700,000 ක මෝටර් රථයක් ගැනීම                                     | ----- | + ..... | = ..... |
| ix.   | ගෙවල් කුලීය ලෙසට රු. 20,000 ක්<br>ගෙවීම                             | ----- | + ..... | = ..... |
| x.    | තෙයහිමියන්ට වෙක්පතකින් රු. 50,000 ක්<br>ගෙවීම (බැංකු අයිරාවක් පවතී) | ----- | + ..... | = ..... |
| xi.   | බැංකු තෙය වලින් රු. 50,000 ක් ගෙවීම                                 | ----- | + ..... | = ..... |

xii.	අයිතිකරු රු. 30,000 ක් පුද්ගලික ප්‍රයෝගනයට ගැනීම	-----	+	-----	= -----
xiii.	ණය ගැටියන්ගෙන් රු. 80,000ක් ලැබීම	-----	+	-----	= -----
xiv.	රු. 70,000 ක් පිරිවැය වූ හාන්ච තොගයක් රු. 77,000 ට විකිණීම	-----	+	-----	= -----
xv.	ණයගැටියන්ගෙන් රු. 30,000 ක් බොල්නය ලෙස කපාහැරීම	-----	+	-----	= -----
xvi.	රු. 20,000 ක් වටිනා බඩු රු. 22,000 නෙයට විකිණීම	-----	+	-----	= -----

### උද්‍යාම - 06

ඇත්තනි මහතා 2021.04.01 දින හාන්ච මිලදී ගෙන අලෙවි කිරීම සඳහා තනි ව්‍යාපාරයක් ආරම්භ කළ අතර අප්‍රේල් මස සිදුවූ ගණුදෙනු පහත පරිදි විය.

04/01	ප්‍රාග්ධනය ලෙස රු. 200,000 ක් මුදල් ද, රු. 300,000 ක් වටිනා ඉඩම් හා ගොඩනැගිලි ද යෙද්වීම.
04/02	රු. 50,000 ක් වටිනා හාන්ච මිලදී ගැනීම.
04/03	රු. 100,000 ක බැංකු නෙයක් මහජන බැංකුවෙන් ලබාගැනීම.
04/04	රු. 25,000 කින් මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ ගිණුමක් විවෘත කිරීම.
04/06	රු. 22,000 ක් වටිනා හාන්ච සීමිත සඳලතා සමාගමෙන් නෙයට ගැනීම.
04/07	සීමිත සඳලතා සමාගමෙන් නෙයටගත් හාන්ච වලින් රු. 2,000 ක් වටිනා හාන්ච ඇණුවුමට පටහැනි වූ නිසා ආපසු හරවා යුතීම.
04/10	රු. 15,000 ක් පිරිවැය වූ හාන්ච රු. 23,000 ට සීමිත නාමල් සමාගම නෙයට විකුණන ලදී.
04/11	තවත් රු. 8,000 ක් වටිනා හාන්ච තොගයක් රු. 12,000 ට අත්පිට විකුණන ලදී.
04/15	සීමිත නාමල් සමාගම තම නෙයන් කොටසක් පියවීම සඳහා රු. 5,000 ක වෙක්පතක් ලබාදීම.
04/18	සීමිත සඳලතා සමාගමට රු. 7,500 ක වෙක්පතක් නිකුත් කිරීම.
04/20	සේවක වැටුප් රු. 12,500 ක් වෙක්පතකින් ගෙවීම.
04/22	විදුලිය සඳහා රු. 2,500 ක් හා දුරකථන බිල් ලෙස රු. 3,200 මුදලින් ගෙවීම.
04/23	මහජන බැංකුවෙන් ලබාගත් නෙය මත පොලී ලෙස රු. 750 ගෙවීම හා බැංකු නෙයන් රු. 4,000 ක් ආපසු ගෙවා පියවීම.
04/25	රු. 6,000 ක් වූ හාන්ච රු. 10,000 කට අත්පිට මුදලට විකිණීම.
04/28	මුද්‍රණ හා ලිපිදුච්‍ය වියදම රු. 1,000 ක් වෙක්පතකින් ගෙවීම.

#### මඟ විසින්,

ඉහත ගණුදෙනු ගිණුමකරණ සමිකරණයට ඇති කරන බලපෑම වටිනාකම්ද සහිතව පෙන්වන්න.

## උදෙන්ත - 07

තනි ව්‍යාපාරීකයෙකු වූ ජ්‍යෙන්දාය 2021.04.01 දින වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එහින පාග්ධනය ලෙස රු. 200,000 ක් මුදලේ යොදවන ලදී.

2021.04.03	රු. 40,000 වටිනා භාණ්ඩ අත්පිට මුදලට මිලදී ගන්නා ලදී.
2021.04.05	රු. 20,000 ක ලි බඩු උපකරණ මිලදී ගන්නා ලදී.
2021.04.08	රු. 13,000 ක් වූ භාණ්ඩ ඩී. සෝමපාලගෙන් තෙයට ගන්නා ලදී.
2021.04.10	රු. 2,000 ජ්‍යෙන්දාය තම පෙෂාගලික ප්‍රයෝගනයට ව්‍යාපාරයෙන් ආපසු ගන්නා ලදී.
2021.04.13	සේවක වේතන රු. 4,000 දුරිම.
2021.04.19	රු. 18,000 ක් පිරිවැය වූ භාණ්ඩ රු. 22,000 ට අමරසිංහට තෙයට විකිණීම.
2021.04.22	අප්‍රේල් මසට අදාළ ගොඩනැගිලි කුලිය රු. 7,500 ක් දුරිම.
2021.04.25	රු. 4,000 ක් වූ භාණ්ඩ රු. 50,000 අත්පිට විකිණීම.
2021.04.28	ඩී. සෝමපාලට රු. 3,000 ක් මුදලින් ගෙවීම.

ඔබ විසින්, ඉහත ගණුදෙනු ගිණුම්කරණ සම්කරණයට බලපෑම් කරනු ඇයුරු පෙන්වන්න.

## උදෙන්ත - 08

පහත දැක්වෙන්නේ ඉහත ජ්‍යෙන්දායගේ ව්‍යාපාරයේ 2021 මැයි මාසයේ සිදුවූ ගණුදෙනු පිළිබඳ විස්තරයයි.

2021.05.02	රු. 8,000 ක් වූ භාණ්ඩ තොග රු. 15,000 අත්පිට මුදලට විකිණීම සිදු කිරීම.
2021.05.07	අමරසිංහ රු. 12,000 ක් මුදලේ ව්‍යාපාරයට ගෙවීම.
2021.05.10	රු. 20,000 ක මුදලක් තැන්පත් කර සම්පත් බැංකුවේ ජ්‍යෙන්දාය ආරම්භ කරන ලදී.
2021.05.13	ඩී. සෝමපාලට රු. 4,000 ක් වෙක්පතකින් ගෙවීම.
2021.05.15	අප්‍රේල් මස විදුලි බිල රු. 1,200 ක් වෙක්පතකින් ගෙවීම.
2021.05.19	ලලිතගෙන් රු. 21,200 ක භාණ්ඩ තෙයට ගැනීම.
2021.05.23	ඩී. සෝමපාලට ගෙවිය යුතු ඉතිරි මුදලින් අයිතිකරු වන ජ්‍යෙන්දාය තම පෙෂාගලික මුදලින් ගෙවා පියවීම.
2021.05.25	රු. 6,000 ක භාණ්ඩ රු. 7,500 කට අමරසිංහට තෙයට විකිණීම.
2021.05.28	සේවක වේතන ලෙස රු. 7,200 ක් වෙක්පතකින් ගෙවීම.
2021.05.29	රු. 2,500 ක මුදලක් බැංකුවේ ජ්‍යෙන්දාය තැන්පත් කිරීම.

ඔබ විසින්,

- (i)      ඉහත ගණුදෙනු ගිණුම්කරණ සම්කරණයට බලපාන ඇයුරු පෙන්වන්න.
- (ii)     2021.05.30 දිනට මූල්‍ය තන්ත්ව ප්‍රකාශය සකස් කරන්න.

## ඇදුම් - 09

පහත දැක්වෙන්නේ ජයලත්ගේ මෙම ව්‍යාපාරයේ 2020 අගෝස්තු මස සිදුවූ ගණුදෙනු පහත වේ.

08/02	ණයගැනීයන් රු. 12,000 ක් මුදලින් ගෙවීම.
08/04	ණයහිමියන්ට රු. 8,000 ක් මුදලින් ගෙවීම.
08/05	බැංකු ඣය සඳහා පොලිය ලෙස රු. 2,500 ක් ගෙවීම.
08/07	තැපැල් හා දුරකථන වියදම රු. 750 ක් මුදලින් ගෙවීම.
08/08	රු. 12,000 ක් වටිනා හාණ්ඩ යොයට ගැනීම.
08/09	රු. 30,000 වටිනා හාණ්ඩ රු. 43,000 ට නොයට විකිණීම.
08/12	රු. 3,000 මුදලින් හා රු. 2,000 ක් වටිනා හාණ්ඩ හිමිකරු තම පෙළුද්ගලික ප්‍රයෝගනයට ගෙන යුම්.
08/17	බැංකු ඣයහි රු. 7,500 ක් ආපසු ගෙවීම.
08/23	යන්ත්‍ර සූත්‍ර වලින් රු. 2,000 ක් ක්ෂවීම ලෙස කපා හැරීමට තීරණය කිරීම.
08/25	සේවක සුහාසාධන වියදම රු. 500 කි.
08/26	රු. 18,000 ක් වූ හාණ්ඩ රු. 25,000 ට මුදලට විකිණීම.
08/28	සේවක වේතන ගෙවීම රු. 7,300 කි.

### මධ විසින්,

- (i) ගිණුම්කරණ සම්කරණයට වන බලපෑම වටිනාකම් ද සහිතව දක්වන්න
- (ii) 2020.08.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්න.

## ලාභාලාභ සම්කරණය Profit or Loss Equation

ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යාමේ මූලික පරමාර්ථය ලාභ ඉපයිමයි. මේ සඳහා බොහෝ විශාල ව්‍යාපාර වර්ෂයේ ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තා තබාගෙන කාලවිශේදය අවසානයේදී ආදායම් ප්‍රකාශයක් මගන් ලාභය හෝ අලාභය ගණනය කරනු ලැබේ.

$$\text{ලාභය / අලාභය} = \text{ආදායම} - \text{වියදම}$$

නමුත් සූළු පරිමාණයේ ව්‍යාපාර විශාල ව්‍යාපාර මෙන් ද්වීත්ව සටහන් ක්‍රමය අනුගමනය කොට ගිණුම වාර්තා තබා නොගතී. රට හේතුව වන්නේ ඒ සඳහා වෙනම කාර්යාලයක් ඇති කර කාර්යය මණ්ඩලයක් පත්කොට මවුන්ට වැළැඳුව් හා වේතන ගෙවමින් එය පවත්වාගෙන යා දුතු වීමයි. මේ නිසා එවැනි ව්‍යාපාරවල ආදායම් හා වියදම් හාවිතයෙන් මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීම අපහසු විය හැකිය. රට හේතුව වන්නේ අවශ්‍ය දත්ත සොයා ගැනීමේ අපහසුතාවයයි. මේ නිසා එවැනි ව්‍යාපාරවල වත්කම් හා වගකීම් හාවිතා කොට ගැනීම ගැනනය කළ හැකිය.

පහත ගිණුම්කරණ සම්කරණය දෙස බලන්න.

$$(1) \quad \text{හිමිකම} + \text{වගකීම} = \text{වත්කම}$$

$$(2) \quad \text{හිමිකම} = \text{වත්කම} - \text{වගකීම}$$

හිමිකම ලෙස හඳුන්වන්නේ ව්‍යාපාරයට වත්කම් මිලදී ගැනීම සඳහා අයිතිකරුවන් යෙදු මුදලයි.

ඒ අනුව,

- වත්කම්වල වට්නාකම සකස්වන්නේ හිමිකරුවන් හා ගෙයකරුවන් යෙදු මුදල්වල එකතුවෙනි.
- වත්කම් වලින් ගෙයකරුවන් (වගකීම්) යෙදු මුදල් අඩු කළ විට හිමිකම ලැබේ.
- හිමිකරුවන්ට අයිති වත්කම් ප්‍රමාණය ඉද්ද වත්කම් ලෙස හැඳින්වේ.

$$\text{ඉද්ද වත්කම්} = \text{වත්කම්} - \text{බාහිර වගකීම්}$$

මේ අනුව ව්‍යාපාරයක පහත සියල්ලන්ගෙන්ම අදහස් වන්නේ එකක් බව තෝරුම් ගත යුතුය. එසේම ව්‍යාපාරයක වත්කම්, වගකීම් දී ඇත්තම එම ව්‍යාපාරයේ ඉද්ද වත්කම් ගණනය කිරීම ඉතා පහසුය.

$$\text{අයිතිකරුගේ හිමිකම} = \text{ප්‍රාග්ධනය} = \text{ඉද්ද අයය} = \text{ඉද්ද වට්නාකම} = \text{ඉද්ද වත්කම්}$$

ව්‍යාපාරයක ලාභ සම්කරණ ගොඩනැගීමේදී පහත කරුණු සොයා ගැනීම වැදගත් වේ.

- |                       |   |
|-----------------------|---|
| 01. ආරම්භක ප්‍රාග්ධනය | - මෙය සාපුරුවම දී තිබීම හෝ ආරම්භක වත්කම් වලින් ආරම්භක වගකීම් අඩු කිරීමෙන් සොයාගත හැක.   |
| 02. අවසාන ප්‍රාග්ධනය  | - මෙයද සාපුරුවම දී තිබීම හෝ අවසාන වත්කම් හා වගකීම් අතර වෙනස මගින් ලබාගත හැකිය.  |
| 03. අමතර ප්‍රාග්ධනය   | - ව්‍යාපාරයට මුදලන් යෙදු අමතර මුදල්, වියදම් සඳහා අමතර මුදල් ගෙන ඒම, වගකීම් සඳහා අමතර මුදල් ගෙන ඒම සහ අමතර වත්කම් යෙදුවේ යන සියල්ලේම එකතුව ගත යුතුය. |
| 04. ගැනීලි            | - මෙහිදී හාන්චි ගැනීලි, මුදල් ගැනීලි යන සියල්ලෙහිම එකතුව ගත යුතුය.  |

ලාභාලාභ සම්කරණය  
Profit or Loss Equiton

$$\text{ලාභය/අලාභය} = \frac{\text{අවසාන ප්‍රාග්ධනය}}{\text{P/L}} - \frac{\text{ආරම්භක ප්‍රාග්ධනය}}{\text{C}_0} - \frac{\text{අමතර ප්‍රාග්ධනය}}{\text{AC}} + \text{D}$$

$$\text{ආරම්භක ප්‍රාග්ධනය} = \text{ආරම්භක වත්කම්} - \text{ආරම්භක වගකීම්}$$

$$\text{අවසාන ප්‍රාග්ධනය} = \text{අවසාන වත්කම්} - \text{අවසාන වගකීම්}$$

මේ අනුව ව්‍යාපාරයක හිමිකම, ඉද්ද වත්කම් වෙනස්වේ කෙරෙහි කරුණු කිහිපයක් බලපායි. එය ඔබ මිට පෙරද අධ්‍යයනය කොට ඇත. ඒවානම්,

- |  |                   |
|--|-------------------|
| 01. කාලවිශේදය තුළදී අමතර යෙදු ප්‍රාග්ධනය                 | } හිමිකම වැඩි වේ. |
| 02. කාලවිශේදය තුළදී ඉපයු ඉද්ද ලාභය                       |                   |
| 03. කාලවිශේදය තුළදී අයිතිකරු ගෙන ගොස් ඇති මුදල් / හාන්චි | } හිමිකම අඩු වේ.  |
| 04. කාලසීමාව තුළදී ව්‍යාපාරයේ සිදුවේ ඇති අලාභය           |                   |

### සුද්ධාන්ත - 10

ව්‍යාපාර කිහිපයකින් ලබාගත් පහත තොරතුරු ඔබට සපයා ඇත. එහි හිස්තැනට අවශ්‍ය වටිනාකම සඳහන් කරන්න.

ව්‍යාපාරය	ලාභය / අලාභය	අවසාන ප්‍රාග්ධනය	ආරම්භක ප්‍රාග්ධනය	අමතර ප්‍රාග්ධනය	ගැනීම්
A	-	500,000	215,000	30,000	27,000
B	90,000	250,000	147,000	40,000	-
C	120,000	630,000	430,000	-	20,000
D	65,000	31,0000	-	80,000	15,000
E	(15,000)	-	590,000	180,000	110,000

### සුද්ධාන්ත - 11

දේශානි රු. 500,000/- ක ප්‍රාග්ධනයක් යොදා 2019.04.01 දින ව්‍යාපාරයේ ආරම්භ කළාය. 2019.03.31 දින දී ව්‍යාපාරයේ මූල්‍ය වත්කම් හා වගකීම්වල අයය පිළිවෙළින් රු. 800,000/- ක් හා රු. 100,000/- කි. 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ගිණුම් අනුව රු. 230,000/- ක ගුද්ධ ලාභයක් පෙන්නුම් කෙරුණි නම් පහත සඳහන් ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය කුමක්ද?

- (1) දේශානි විසින් වර්ෂය තුළ රු. 200,000/- අතිරේක ප්‍රාග්ධනයක් යොදවා ඇත.
- (2) වර්ෂය සඳහා දේශානිගේ ගැනීම් රු. 30,000/- කි.
- (3) වර්ෂය සඳහා ලාභය රු. 300,000/- කි.
- (4) වර්ෂය තුළ දේශානි රු. 70,000/- ක අතිරේක ප්‍රාග්ධනයක් යොදවා ඇත.

### සුද්ධාන්ත - 12

පහත තොරතුරු, තනි වෛළෙන්දෙකුගේ ව්‍යාපාරයකට අදාළ වේ.

	(රු.)
2019.04.01 දිනට ගුද්ධ වත්කම්	465,000
2020.03.31 දිනට ගුද්ධ වත්කම්	685,000
2019.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ:	
- වෛළෙන්දාගේ ගැනීම් මුදලින්	170,000
- වෛළෙන්දා යෙදුවූ අමතර ප්‍රාග්ධනය	125,000
- ව්‍යාපාරයට සම්බන්ධ තොවූ වෛළෙන්දාගේ බිරිඳීගේ වෛද්‍ය බිල් ගෙවීම සඳහා යෙදු ව්‍යාපාරයේ මුදල්,	50,000

උක්ත තොරතුරු අනුව, තනි වෛළෙන්දාගේ වසර සඳහා ලාභය වනුයේ:

- (1) රු. 125,000
- (2) රු. 215,000
- (3) රු. 315,000
- (4) රු. 225,000

## ප්‍රතිච්චීස්දිය ~ 04

### දුෂ්චිත්ව සටහන් මූලධර්ම

#### THE DOUBLE ENTRY SYSTEM

ඉහත සඳහන් පරිදි, ගණුදෙනු හා සිද්ධීන් වලින් ගිණුම්කරණ සම්කරණයට වන බලපෑම සුපරීක්ෂණාකාරීව අධ්‍යාපනය කළහොත්, ඔබට පැහැදිලි වන්නේ සැම ගණුදෙනුවක් හා සිදුවීමක්ම ගිණුම්කරණ සම්කරණයේ ස්ථාන දෙකකට බලපෑම් කරනු ලබන බවයි.

මෙම බලපෑම ගණුදෙනුවක හෝ සිද්ධීයක දුෂ්චිත්ව බලපෑම ලෙස හඳුන්වයි. මෙකි දුෂ්චිත්ව බලපෑම මුද්‍රාවට හඳුනාගෙන ඉදිරිපත් කරන ලද්දේ ගිණුම්කරණයේ පියා ලෙස සැලකෙන “ප්‍රකා පැසිපාලී” තැමති ගණිතයෙයා විසිනි.

ගණුදෙනුවක හෝ සිද්ධීයක මෙම දුෂ්චිත්ව බලපෑම ගිණුම්කරණ හාජාවෙන් “හර” (Debit) හා “බැර” (Credit) ලෙස ප්‍රකාශ කරයි.

### දුෂ්චිත්ව සටහන් මූලධර්ම

#### (Double Entry Principles)

පහත සඳහන් වගුවෙන් දැක්වෙන්නේ මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංගයකට ගණුදෙනුවක් හා සිද්ධීන් ජේත්තුකොට ගෙන සිදුවන බලපෑම “හර” සහ “බැර” යොදා ගනිමින් ප්‍රකාශ කරන ආකාරයයි. මෙය ගිණුම්කරණයේ මූලධර්මයක් ලෙස සලකන බැවින් ගිණුම්කරණය අධ්‍යාපනය කරන සියලු දෙනාම මතක තබා ගත යුතු කරුණෙකි.

මූලිකාංග	වැඩිවීම	අඩුවීම
වත්කම්	හර	බැර
වගකීම්	බැර	හර
වියදම්	හර	හැර
අදායම්	බැර	ගර
හිමිකම්	බැර	ගර

මෙම දුෂ්චිත්ව සටහන් මූලධර්මය පදනම් කොට ගෙන ගණුදෙනු හා සිද්ධීන් වලට අදාළ තොරතුරු වාර්තා කරනු ලබන්නේ ගිණුම තුළය.

### ගිණුම

ආදායම්, වියදම්, වත්කම්, වගකීම් සහ හිමිකම් වල වැඩිවීම හා අඩුවීම වාර්තා කිරීම සඳහා ගිණුම්කරණයේ දී යොදා ගනු ලබන්නේ ගිණුමයි.

ගිණුම වල ව්‍යාපාර ගණුදෙනු සටහන් කරන්නේ දුෂ්චිත්ව සටහන් මූලධර්ම වලට අනුකූලවයි. සම්පූදායික ආකෘතිය අනුව ගිණුම හර හා බැර යනුවෙන් පැති දෙකකින් යුත්ත වේ. නමුත් පරිගණක ගිණුම හඳුන්වා දීම අනුව මෙම ආකෘතිය වෙනස් වී පැති දෙක වෙනුවට තීරු සහිත ගිණුම බෙහි වී ඇත.

## හර කිරීම

ගිණුමක හර පැත්තේ සටහනක් ඇතුළත් කිරීම හර කිරීම යනුවෙන් හැඳින්වේ. හර පැත්ත යනුවෙන් හඳුන්වන්නේ ගිණුමක වම් පැත්තයි.

## බැර කිරීම

ගිණුමක බැර පැත්තේ සටහනක් ඇතුළත් කිරීම බැර කිරීමයි. බැර පැත්ත ලෙස හඳුන්වන්නේ ගිණුමක දකුණු පැත්තයි.

## ගිණුමක ආකෘතිය

ගිණුමක සම්පූදායික ආකෘතිය ඉංග්‍රීසි T අකුර ගන්නා පැති දෙකකින් යුත්තය. එහි වම් පැතින් හර පැත්ත ලෙස ද දකුණු පැත්ත බැර පැත්ත ලෙස ද හැඳින්වේ.

## තිරස් ආකෘතිය

(ගිණුමේ නම)			බැර (Credit)			
හර (Debit)	දිනය	විස්තරය	මුදල රු.	දිනය	විස්තරය	මුදල රු.

මෙම ගිණුම්වල සටහන් ඇතුළත් කරනු ලබන්නේ ද්විත්ව සටහන් මූලධර්ම වලට අනුකූලය. ද්විත්ව සටහන් මූලධර්මය අනුගමනය කිරීම සඳහා ගණුදෙනුවක් නිසා අදාළ ලෙඛර ගිණුම වලට ඇතිවන ද්විත්ව බලපැම හඳුනා ගැනීම අත්‍යාවකා වේ.

## ද්විත්ව සටහන් ක්‍රමයට ගිණුම් පිළියෙළ කිරීම

ද්විත්ව සටහන් ක්‍රමය අනුව ගණුදෙනු සටහන් කිරීමේදී අනුගමනය කළ යුතු පියවරයන් වන්නේ,

- 1) ගණුදෙනුවක් නිසා බලපැමක් ඇතිවන ගිණුම සහ බලපැම (වැඩිවිම හෝ අඩු විවි) හඳුනා ගැනීම.
- 2) ගිණුම ඇතුළත් වන කාණ්ඩය (වත්කම් වගකීම් හිමිකම් ආදි වගයෙන්) හඳුනා ගැනීම.
- 3) එක් එක් ගිණුම කාණ්ඩය සඳහා අදාළ ද්විත්ව සටහන් හඳුනා ගැනීම.

- ★ ද්විත්ව සටහන් ක්‍රමය යන පදය පැහැදිලි කරන්න.
- ★ ද්විත්ව සටහන් මූලධර්ම පහ (05) ලැයිස්තුගත කරන්න.
- ★ ලෙඛරය යන පදය කෙටියෙන් පැහැදිලි කරන්න.

## උදාන්ත - 01

2021 ජනාවාරි මාසය තුළදී සංචිත් ටෙබර්ස් ආයතනයේ සිදුවූ ගණුදෙනු පහත වේ.

- 01.01 සංචිත් රු. 500,000/- ක් මුදල් සහ රු. 200,000/- ක් වටිනා උපකරණ ආයෝජනය කරමින් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී.
- 01.02 රු. 80,000/- ක් වටිනා ලි බැඩි මිලදී ගන්නා ලදී.
- 01.03 බැංකුවකින් රු. 300,000/- ක ඕයක් ලබා ගන්නා ලදී.
- 01.05 රු. 200,000/- ක් තැන්පත් කර බැංකුවේ ජංගම ගිණුමක් ආරම්භ කළා.
- 01.07 රු. 250,000/- ක භාණ්ඩ මිලදී ගන්නා ලදී.
- 01.08 රු. 125,000/- ක් වෙක්පතකින් ගෙවා භාණ්ඩ මිලදී ගන්නා ලදී.
- 01.09 භාණ්ඩ විකුණුම රු. 150,000/- කි.
- 01.13 මහේලගෙන් රු. 75,000/- කට භාණ්ඩ ඕයට ගන්නා ලදී.
- 01.15 සනත්ට ඕයට භාණ්ඩ විකුණුම රු. 175,000/- කි.
- 01.16 සංචිත් තම නිවසේදී පරිහරණය කරන ලද රු. 40,000/- ක් වටිනා පරිගණකයක් ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කිරීමට ව්‍යාපාරයට ගෙන එන ලදී.
- 01.17 රු. 25,000/- ක ගොඩනාගිලි කුළු වෙක්පතකින් වෙවන ලදී.
- 01.18 අත්පිට විකුණුම රු. 200,000/- ක් වන අතර, කුමාරට ඕයට විකුණුම රු. 100,00/- කි.
- 01.19 මහේලට රු. 48,000/- ක් ගෙවූ අතර, මහේලගෙන් ලද වට්ටම රු. 2,000/- කි.
- 01.20 බැංකු ඕයෙහි ප්‍රථම වාරිකය රු. 30,000/- ක් ගෙවූ අතර, එහි අන්තර්ගත පොලිය රු. 6,000/- කි.
- 01.22 සනත්ගෙන් රු. 70,000/- ක් ලැබුනු අතර, ඔහුට දුන් වට්ටම රු. 5,000/- කි.
- 01.25 මුදලින් ලද කොමිස් ආදායම රු. 10,000/- කි.
- 01.27 සංචිත් ඔහුගේ නිවසේ සාදයක් සඳහා රු. 5,000/- ක් වටිනා භාණ්ඩ ව්‍යාපාරයෙන් ඉවත් කර ගෙන ඇති.
- 01.31 මාසය සඳහා ලද විදුලි බිල්පතේ අය රු. 2,000/- කි.

අවශ්‍ය වන්නේ,

ද්විත්ව සටහන් කුමය භාවිතයෙන් ඉහත සියලුම ගණුදෙනු ගිණුම්වල සටහන් කරන්න.

## උදාන්ත - 02

පහත දැක්වෙන ගණුදෙනු වලට අදාළ ද්විත්ව සටහන් දක්වන්න.

ගණුදෙනුව

ද්විත්ව සටහන

රු.

1. අයිතිකරු රු. 275,000 ක් මුදල .....  
යෙදවීම. .....

2. අයිතිකරු රු. 150,000 ක් වටිනා .....  
මෙර්ටර් රථයක් ව්‍යාපාරයට .....  
යෙදීමේ.
3. රු. 50,000 වටිනා භාණ්ඩ අත්පිට  
මුදලට ගැනීම.
4. රු. 25,000 වටිනා භාණ්ඩ මෙයට  
ගැනීම.
5. රු. 100,000 ක බැංකු මෙයක් ලබා  
ගැනීම.
6. රු. 65,000 ක භාණ්ඩ මෙයට  
විකිණීම.
7. සේවක වේතන රු. 12,000 ක් .....  
මුදලින් ගෙවීම.
8. රු. 15,000 තැන්පත් කර ජ්‍යෙෂ්ඨ  
ගිණුමක් වාණිජ බැංකුවේ විවෘත  
කිරීම.
9. රු. 2,500 විදුලි බිල වෙක්පතකින්  
ගෙවීම.
10. රු. 5,000 ක් මුදලින් මෙහිමයන්ට  
ගෙවීම.
11. රු. 8,000 ක් මෙහිමයන්ගෙන්  
මුදල ලැබීම.

**සංඛ්‍යා - 03**

සමන් 2021 ජනවාරි 01 දින ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2021 ජනවාරි මාසය තුළදී සිදුවූ ගණුදෙනු පහත වේ.

\* සමන් රු. 600,000/- ක් ව්‍යාපාරයට ආයෝජනය කරන ලදී.

- ★ බැංකුවෙන් රු. 250,000/- ක ගෙයක් ලබාගන්නා ලදී.
  - ★ රු. 200,000/- ක් තැන්පත් කර බැංකුවේ ජ්‍යෙගම ගිණුමක් ආරම්භ කලා.
  - ★ අත්පිට ගැණුම් රු. 300,000/- කි.
  - ★ රු. 150,000/- ක් වෙක්පතකින් ගෙවා කාර්යාල උපකරණ මිලදී ගන්නා ලදී.
  - ★ රු. 250,000/- ක භාණ්ඩ සඳහන්ගෙන් ගෙයට ගන්නා ලදී.
  - ★ රු. 120,000/- ක් පිරිවැයක් සහිත භාණ්ඩ රු. 210,000/- කට අලෙවී කරන ලදී.
  - ★ රු. 140,000/- ක් පිරිවැයක් සහිත භාණ්ඩ රු. 250,000/- කට ගෙයන්ට ගෙයට විකුණන ලදී.
  - ★ රු. 50,000/- ක සේවක වේතන ගෙවන ලදී.
  - ★ ලද කොමිස් ආදායම රු. 30,000/- කි.
- මෙම ගණුදෙනු ලෙපර ගිණුම්වල සටහන් කරන ආකාරය පහත වේ.

### **ගණුමිකරණ ත්‍රියාවලිය - පියවර 03 (ගණුදෙනු වාර්තා කිරීම)**

#### **උපයෝගී පොත්**

ගණුදෙනුවක් ද්‍රව්‍යෙන් සටහන් ක්‍රමයට අනුව ලෙපර ගිණුම්වල පිටපත් කිරීමට ප්‍රථම, ගණුදෙනුව පළමුවෙන්ම විස්තරාත්මකව සටහන් කරනු ලබන්නේ උපයෝගී පොත් වලය. මෙම උපයෝගී පොත් මූලික පොත්, දෙනික පොත්, ජර්නල්, යනාදී නම් වලින් හඳුන්වනු ලැබයි. ගණුදෙනු වර්ග අනුව වෙන වෙනම උපයෝගී පොත් පවත්වා ගනී. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක උපයෝගී පොත් 8 ක් දැකිය හැක.

1. දෙනික ගැණුම් පොත් (ගැණුම් ජර්නලය)
2. ආපසු යැවුම් ජර්නලය
3. දෙනික විකුණුම් පොත් (විකුණුම් ජර්නලය)
4. ආපසු එවුම් ජර්නලය
5. මුදල ලැබීම ජර්නලය
6. මුදල ගෙවීම ජර්නලය
7. සුලුමුදල ගෙවීම ජර්නලය
8. පොයි ජර්නලය

#### **උපයෝගී පොත් නඩත්තු කිරීමේ අවශ්‍යතාව:**

ගණුදෙනු හා සිද්ධීන් එකවරම ලෙපර ගිණුම් වලට පිටපත් නොකර උපයෝගී පොත් හරහා ලෙපර ගිණුම් වලට පිටපත් කිරීම වැඩි වෙහෙසක් හා පිරිවැයක් සහිත බව පෙනී ගියත් පහත කරුණු නිසා උපයෝගී පොත් පානියක් පවත්වා ගැනීම වැදගත් වේ.

1. ගණුදෙනු හා සිද්ධීන් සාරාංශ කිරීමට හැකි වීම.
2. ලෙපරයට එකවරම සටහන් කිරීමෙන් අත්වන අපහසුතා මග හරවා ගැනීම.
3. වැරදි හා වංචා අවම කර ගත හැක.
4. උපයෝගී පොත් මගින් ගණුදෙනු හා සිද්ධීන් පිළිබඳ විස්තර පහසුවෙන් දැකගත හැක.
5. පාලන ගිණුම් නඩත්තු කිරීමට උපකාරී වීම.

- ★ ප්‍රාථමික සටහන් පොත් සහ ප්‍රාග්ධන ලියවිලි යන පද විස්තර කරන්න.
- ★ ප්‍රාථමික සටහන් පොත් 07 ක් සහ එම එක් එක් ප්‍රාථමික සටහන් පොත් වලට සංඛ්‍යා අනුළත් කිරීම සඳහා භාවිතා කරනු ලබන ප්‍රාග්ධන ලියවිලි ලැයිස්තුගත කරන්න.

### ලෙඛනික ගැනුම් පොත (Purchase Day Book)

#### ගැනුම් ජර්හලය

- වෙළඳ භාණ්ඩ නියට ගැනුම් සටහන් කිරීම සඳහා පවත්වා ගෙන යන මූලික සටහන් පොත, ගැනුම් ජර්හලය හෙවත් ගැනුම් පොත වේ.
- ගැනුම් ජර්හලයට අදාළ මුළුග්‍ර ලේඛනය ඉන්වොයිසිය වේ (ගැනුම් ඉන්වොයිසිය).
- වෙළඳ භාණ්ඩ නියට ගැනීමේදී භාණ්ඩවල උකුණු කළ මිලන් යම් ප්‍රතිශතයක් අඩු කරන අතර, එය වෙළඳ වට්ටම් ලෙස බදුන්වනු ඇතේ.
- වෙළඳ වට්ටම් ඉන්වොයිසියෙන් අඩු කර දැක්වීම පමණක් සිදු කරයි. හිණුම්ගත තොකරයි.
- ව්‍යාපාරයට භාණ්ඩ නියට සපයන සැපයුම්කරුවන් ව්‍යාපාරයේ වෙළඳ නියහිමියන් වන අතර එම නියහිමියන් ව්‍යාපාරයේ වගකීමක් ලෙස සැලකේ.
- VAT සඳහා උකුණු වි ඇති ව්‍යාපාරයක නියට ගැනුම් ව්‍යාපාර කරන ආකාරය

ගැනුම් හිණුම

රර XXX

(ගැනුම් ජර්හලයේ වට්ටනාකම් තීරුවේ එකතුව)

VAT හිණුම

රර XXX

නියහිමි පාලන හිණුම

බැර XXX

#### ගැනුම් ජර්හලය

දිනය 2017	ඉන්වොයිස් අංකය	සැපයුම්කරු	වට්ටනාකම	වැට් (VAT) (රු.)	මුළු වට්ටනාකම (රු.)	ලෙඛන් පිටුව
03/01	264	නොලේම් සහ සමාගම	XX	XX	XXX	
03/25	610	දායා සහ සමාගම	XX	XX	XXX	
03/31		පොදු ලෙඛනය පිටපත් කළා	XX	XX	XXX	

- ඒ ඒ දිනයන්හි වට්ටනාකම නියහිමි උපලඹුතයේ අදාළ නියහිමි හිණුම්වලට වෙන් වෙන් ව බැර කළ යුතුයි.
- කාලවිශේෂය අවසානයේදී ගැනුම් ජර්හලයේ වට්ටනාකම් තීරුවේ පොදු ලෙඛනයේ ගැනුම් හිණුමට රර කර නියහිමි පාලන හිණුමට බැර කළ යුතුයි. VAT තීරුවේ එකතුව VAT පාලන හිණුම රර කර නියහිමි පාලන හිණුම බැර කළ යුතු වේ.

සටහන් කරනු ලබන ගණුදෙනු : “නැවත විකිණීමේ පරමාර්ථයෙන් ව්‍යාපාරයක් විසින් නියට ගනු ලබන භාණ්ඩ”

මුළුග්‍ර ලේඛනය: \*ගැනුම් ඉන්වොයිසිය.

**ආපසු යැවුම් ජර්නලය**  
(Return Outward Book)

**ආපසු යැවුම් ජර්නලය**

- ඡන් වෙත ගැනීමෙන් සඳහන් හෝ මත සැපයුම්කරුවන් වෙත ආපසු යැවීම සිදු කෙරේ.
  - කාලය ඉකුත් වීම.
  - ඇණවුමට අනුකූල නොවීම.
  - තෙවා තුළ භාණ්ඩ එවා තිබීම.
  - ඇණවුම් කාලයෙන් පසුව ලැබීම.
- ආපසු යැවුම් සටහන් කිරීම සඳහා භාවිත කරන මූලික සටහන් පොත ආපසු යැවුම් ජර්නලය හෙවත් ආපසු යැවුම් පොත වේ.
- ආපසු යැවුම් ජර්නලයේ ගණනෙනු සටහන් කිරීමට භාවිත කර ගන්නා මූලාශ්‍ර ලේඛනය තරඟක වේ.
- ආපසු යැවුම් ජර්නලයක ආකෘතිය පහත ආකාරය දැක්විය හැකිය.

**ආපසු යැවුම් ජර්නලය**

දිනය 2017	හරපත් අංකය	සැපයුම්කරු	වටිනාකම	වැට් (VAT) (රු.)	මුළු වටිනාකම (රු.)	ලෙඛ් පිටුව
03/05	15	මානෙන්ල් සහ සමාගම		XX	XX	XXX
03/29	16	කුමාර සහ සමාගම		XX	XX	XXX
03/31		පොදු ලේඛරයට පිටපත් කළා		XX	XX	XXX

- ඒ ඒ දිනයන්හි වටිනාකම් ඡයහිමි උපලෙජරයේ අදාළ ඡයහිමි ගිණුම්වලට වෙන් වෙන් ව හර කළ යුතු යි.
- කාලවිශේෂය අවසානයේ ආපසු යැවුම් ජර්නලයේ වටිනාකම් කිරුවේ එකතුව පොදු ලේඛරයේ ආපසු යැවුම් ගිණුමට බැර කර, VAT පාලන ගිණුම බැර කර ඡයහිමි පාලන ගිණුමට හර කළ යුතු ය.

අදාළ ඡයහිමි පාලන ගිණුම

(මුළු වටිනාකම)

හර

ආපසු යැවුම් ගිණුම

(වටිනාකම් කිරුවේ එකතුව)

බැර

වැට් ගිණුම

බැර

සටහන් කරනු ලබන ගණනෙනු, “නැවත විකිණීමේ පරමාර්ථයෙන් ඡයට ගනු ලැබූ භාණ්ඩ ආපසු හරවා යැවූ විට සටහන් කරනු ලබන මූලික පොත ආපසු යැවුම් ජර්නලයයි”

**මූලාශ්‍ර ලේඛනය:** \* හර පත

(ඡය හිමියාගෙන් ඡයට ලබා ගත් මුළු භාණ්ඩ හෝ ඉන් කොටසක් ව්‍යාපාරය විසින් ආපසු යවනු ලැබූ විට එම වටිනාකම “ඡය හිමි ගිණුමට” හර කළ බව දැනුම දීම සඳහා පිළියෙල කරනු ලබන ලියවිල්ල “හර පත” නම් වේ)

**භාණ්ඩ ආපසු යැවීමට හේතු:**

- ඇණවුම් කළ වර්ගය / වර්ණය / විශාලත්වය නොවීම.
- ඇණවුම් කළ ප්‍රමාණයට වඩා වැඩියෙන් ඒවා තිබීම.
- ඇණවුම් ලැබිය යුතු යැයි සඳහන් කළ දිනෙන් පසුව භාණ්ඩ ලැබීම.
- නශා වූ භාණ්ඩ සැපයීම.
- ප්‍රවාහනයෙන් පළුදු වීම.

**සෑම - 04**

පහත දැක්වෙන්නේ සිරිපාලගේ ව්‍යාපාරයේ 2018 අප්‍රේල් මාසයට අදාළව ගැනුම් ජ්‍යෙෂ්ඨ භාපසු යැවුම් ජ්‍යෙෂ්ඨ පිටපත.

**ගැනුම් ජ්‍යෙෂ්ඨ**

දිනය 2018	ඉන්වොයිසි අංකය	සැපයුම්කරු	වටිනාකම (රු.)	ලෙඛර් පිටපත
04/05	335	රමණී	7,000	
04/08	426	දායා	14,000	
04/12	339	දායා	10,000	
04/18	526	කසුනී	8,000	
04/25	931	අමාලි	12,000	
04/30	පොදු ලෙඛරයට පිටපත් කළා		<b>51,000</b>	

**ආපසු යැවුම් ජ්‍යෙෂ්ඨ**

දිනය 2018	හරපත් අංකය	සැපයුම්කරු	වටිනාකම (රු.)	ලෙඛර් පිටපත
04/10	01	දායා	4,000	
04/22	02	කසුනී	1,800	
04/30	පොදු ලෙඛරයට පිටපත් කළා		<b>5,800</b>	

අවශ්‍ය වන්නේ,

පහත සඳහන් අයන් අදාළ දිනට ලෙඛරයට පිටපත් කිරීම

**විකුණුම් ජ්‍රේනලය  
(Sales Day Book)**

**විකුණුම් ජ්‍රේනලය**

- වෙළඳ භාණ්ඩ නොට විකුණුම් සටහන් තීරීම සඳහා පවත්වා ගෙන යන මූලික සටහන් පොන, විකුණුම් ජ්‍රේනලය හෙවත් විකුණුම් පොන වේ.
- විකුණුම් ජ්‍රේනලයට අදාළ මූලාශ්‍ර ලේඛනය ඉන්වොයිසිය වේ (විකුණුම් ඉන්වොයිසිය).
- වෙළඳ භාණ්ඩ නොට විකුණුම් දී භාණ්ඩවල උකුණු කළ මිලදන් යම් ප්‍රතිශයෙක් අඩු කරන අතර එය වෙළඳ වට්ටම් ලෙස භදුන්වනු ලැබේ.
- වෙළඳ වට්ටම් ඉන්වොයිසියෙන් අඩු කර දැක්වීම පමණක් සිදු කරයි. හිණුම්ගත නොකරයි.
- ව්‍යාපාරය භාණ්ඩ නොට විකුණු විට වෙළඳ නොගැනීයන් ඇතිවන අතර, එම නොගැනීයන් ව්‍යාපාරයේ වන්කම් ලෙස පැලැගේ.
- VAT උයාපදිංචි වී ඇති ව්‍යාපාරයක නොට විකුණුම් පිළිබඳ වාර්තාකරන ආකාරය  
 නොගැනී පාලන හිණුම තර  
 (විකුණුම් ජ්‍රේනලයේ මුළු වට්ටනාකම් තීරුවේ එකතුව)  
 විකුණුම් හිණුම බැර  
 VAT හිණුම බැර
- විකුණුම් ජ්‍රේනලයක ආකෘතිය පහත සඳහන් පරිදි දැක්වා ඇති ය.

**විකුණුම් ජ්‍රේනලය**

දිනය 2018	ඉන්වොයිස් අංකය	ගැනුම්කරු	වට්ටනාකම	වැට (VAT)	මුළු වට්ටනාකම (රු.)	ලෙඟර් පිටුව
04/01	631	සරත් ග්‍රේබර්ස්	XX	XX	XXX	
04/20	632	විමල් භා සනෝදරයෝ	XX	XX	XXX	
04/30		පොදු ලෙඟරයට පිටපත් කළා	XX	XX	XXX	

- එම එම දිනයන්හි දී වට්ටනාකම නොගැනී උප ලෙඟරයේ අදාළ නොගැනී හිණුම්වලට හර කරනු ලැබේ.
- කාලවිශේෂය අවසානයේ වට්ටනාකම් තීරුවේ එකතුව පොදු ලෙඟරයේ නොගැනී පාලන හිණුමට හර කර විකුණුම් හිණුමට බැර කළ යුතුයි.
- VAT තීරුවේ එකතුව නොගැනී පාලන හිණුමට හර කර, ගෙවිය යුතු VAT හිණුමට බැර කළ යුතුයි.

සටහන් කරනු ලබන ගණුදෙනු :

“නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත් භාණ්ඩ නොට විකුණුම් සටහන් කරනු ලබන මූලික පොන දෙනීනික විකුණුම් පොනයි.”

මූලාශ්‍ර ලේඛනය

: “විකුණුම් ඉන්වොයිසිය”

**ආපසු එවුම් ජර්හලය**  
(Return Inward Book)

**ආපසු එවුම් ජර්හලය**

- නෙයට විකුණු වෙළඳ භාණ්ඩ පහත සඳහන් ගෙනුන් මත ගනුදෙනුකරුවන් විසින් ආපසු එවීම සිදු කෙරේ.
  - කාලය ඉකුත් වීම.
  - ඇණවුමට අනුකූල තොවීම.
  - නැත්ත වූ භාණ්ඩ වීම.
- ආපසු එවුම් සටහන් කිරීම සඳහා භාවිත කරන ලුලික සටහන් පොත ආපසු එවුම් ජර්හලය හෙවත් ආපසු එවුම් පොත වේ.
- ආපසු එවුම් ජර්හලයේ ගනුදෙනු සටහන් කිරීමට පදනම් කර ගත්තා මූලාශ්‍ර ලේඛනය බැරපත වේ.
- VAT වැට් උගාලදීම් නැති ව්‍යාපාරයක ආපසු එවුම් පිළිබඳ වාර්තා කරන ආකාරය  
 ආපසු එවුම් පිළුම  
 (වටිනාකම් තීරුවේ එකතුව)
- VAT පිළුම හර  
 නෙයගැනී පාලන පිළුම  
 (VAT සහිත මුළු වටිනාකම)
- ආපසු එවුම් ජර්හලයක ආකෘතිය පහත ආකාරය පහත දක්වේ.

දිනය 2018	බැරපත් අංකය	ගැනුම්කරු	වටිනාකම	වැට් (VAT) (රු.)	මුළු වටිනාකම (රු.)	ලෙඛී පෝච්
04/06	15	සරත් ලේඛර්ස්		XX	XX	XXX
04/25	16	විමල් භා සහෙයුරුයෝ		XX	XX	XXX
04/30		පොදු ලෙඛර්යට පිටපත් කළා		XX	XX	XXX

- එම් එම් දිනයන්හි වටිනාකම නෙයගැනී උප ලෙඛරයේ අදාළ නෙයගැනී පිළුම්වලට බැර කළ යුතු වේ.
- කාලවේදීය අවසානයේ දී වටිනාකම් තීරුවේ එකතුව පොදු ලෙඛරයේ ආපසු එවුම් පිළුමට හර කර, නෙයගැනී පාලන පිළුමට බැර කළ යුතු ය.

සටහන් කරන ගණුදෙනු

: “නැවත විකිණීමේ පරමාර්ථයෙන් ලබාගෙන නෙයට විකුණු භාණ්ඩ ගැනුම්කරුවන් විසින් ආපසු හරවා එවීම පිළිබඳ ගණුදෙනු සටහන් කරනු ලබන්නේ ආපසු එවුම් ජර්හලයේය”

මූලාශ්‍ර ලියවිල්ල

: “බැරපත”

(නෙයගැනීයන්ට ව්‍යාපාරය විසින් නෙයට විකුණු මුළු භාණ්ඩ ප්‍රමාණයම හෝ ඉන් කොටසක් ඔවුන් ආපසු ව්‍යාපාරයට එවා ඇත්තාම එම වටිනාකම නෙයගැනීයන්ගේ ගිණුමට බැර කළ බව නෙයගැනීයාට දැනුම් දීම සඳහා පිළියෙළ කරනු ලබන්නේ “බැර පතයි”)

## ඇඳුවන් - 05

ගලීති වෙළෙද ව්‍යාපාරයේ 2018 අප්‍රේල් මාසයේ සිදු වූ ගණුදෙනු පහත දැක්වේ.

දිනය	විස්තරය
2018/04/04	ඉන්වොයිසි අංක 201 යටතේ සමඟට විකුණුම් රු. 130,000 කි.
2018/04/08	ඉන්වොයිසි අංක 202 යටතේ මයුරට විකුණුම් රු. 145,000 කි.
2018/04/10	ඉන්වොයිසි අංක 203 යටතේ මාලිට විකුණුම් රු. 128,000 කි.
2018/04/15	2018.04.10 වන දින මාලිට විකුණු හාන්චි සියල්ල ඉල්ලු වර්ගයට විභා වෙනස්වීම මත ආපසු එවා තිබුණි. (බැරපත් අංකය 20)
2018/04/20	ඉන්වොයිසි අංක 204 යටතේ මාලාට විකුණුම් රු. 136,000 කි.
2018/04/25	2018.04.20 වන දින මාලාට විකුණු හාන්චිවලින් රු. 8,000 ක තොගය කළේ ඉකුත්වීම මත ආපසු එවා තිබුණි. (බැරපත් අංකය 21)

අවශ්‍ය වන්නේ :

- විකුණුම් ජ්‍රේනලය හා ආපසු එවුම් ජ්‍රේනලය
- අදාළ ලෙඛර් හිණුම් (පොදු ලෙඛර් හා නෙයගැනීම් ලෙඛර්)

## මුදල් පොත **Cash Book**

ව්‍යාපාරයක මුදල් ගණුදෙනු සටහන් කිරීමට උපයෝගී කරගනු ලබන මූලික පොත “මුදල් පොතයි” මුදල් ගණුදෙනු යන්නට වලංගු මුදලින් කරනු ලබන ගණුදෙනු මෙන්ම වෙක්පත් මගින් කරනු ලබන ගණුදෙනු ද අයන් වේ.

ව්‍යාපාරයක මුදල් ගණුදෙනු වර්ග 2 කි.

- පූඩාන මුදල් ගණුදෙනු - **Main cash Transaction**
- සුළ මුදල් ගණුදෙනු - **Petty cash Transaction**

පූඩාන මුදල් ගණුදෙනු පහත සඳහන් අයුරින් වර්ග කළ හැකිය

- වලංගු මුදලින් කරනු ලබන ගණුදෙනු
- වෙක්පත් මගින් කරනු ලබන ගණුදෙනු
- මුදල් වට්ටම මගින් කරනු ලබන ගණුදෙනු

මුදල් ලැබීම වලට අදාළ ගණුදෙනු සටහන් කරන මූලික පොත “මුදල් ලැබීම ජ්‍රේනලය සි” සැම මුදල් ලැබීම ගණුදෙනුවකටම අදාළව ව්‍යාපාරය විසින් ලදුපතක් (ලැබීම කුවිතාන්සිය) (Receipt) නිකුත් කරන අතර එය මූලාශ්‍ර ලේඛනය ලෙස හාවිත කර ගනිමින් ගණුදෙනුවට අදාළ විස්තර මුදල් ලැබීම ජ්‍රේනලය ට පිටපත් කරනු ලබයි. මෙම මුදල් ලැබීම ජ්‍රේනලය පවත්වා ගැනීමේ ද මුදලින් ලද වට්ටනාකම සඳහන් කිරීමට “වට්ටනාකම්” තීරුවක් පවත්වා ගන්නවට අමතරව ගණුදෙනු ලෙඛරයට පිටපත් කරගැනීම පහසු කර ගැනීම සඳහා “විශ්ලේෂණ තීරු” පවත්වා ගත හැකි වේ.

ව්‍යාපාරයක සිදුවන කාසි හා නොවු බැහැරට ගළායුම් වලට අදාළ ගණුදෙනු සටහන් කිරීම සඳහා බිජිකර ගන්නා වූ මූලික පොත “මුදල් ගෙවීම ජ්‍රේනලය සි”. සැම මුදල් ගෙවීමකදීම ව්‍යාපාරය විසින් පූඩාන ලිඛිත ලියවීල්ලක් සකස් කරන අතර එය “ගෙවීම ව්‍යුවරය” ලෙස නම් කරන අතර මෙම ගෙවීම ව්‍යුවරය මුදල් ගළායුම්වලට අදාළ “මූලාශ්‍ර ලේඛනය” ලෙස යොදා ගනී. මෙම මූලාශ්‍ර ලේඛනය උපයෝගී කර ගනිමින් ගණුදෙනු වලට අදාළ විස්තර සටහන් කිරීමට විවෘත කරනු ලබන මුදල් ගෙවීම ජ්‍රේනලය ද මුදල් ලැබීම ජ්‍රේනලය ලෙසින්ම විශ්ලේෂණ තීරු සහිතව පවත්වා ගත හැක.

## බැංකු ගිණුම – Bank Account

වර්තමාන ව්‍යාපාරික ලෝකයේ සිදුවන බොහෝමයක් ගනුදෙනු වෙක්පත් මාරුගයෙන් සිදුවනු දැකිය හැක. එනම් වෙක්පත් මාරුගයෙන් ව්‍යාපාරයේ ලැබීම සියල්ලක්ම පාහේ සිදුවන අතර ගෙවීම වලින් බහුතරයක් වෙක්පත් මාරුගයෙන් සිදුවේයි. වෙක්පත් උපයෝගී කර ගනිමින් ගෙවීම සිදුකිරීමේ හැකියාව අදාළ ව්‍යාපාරයට ලැබෙන්නේ කෙලෙසද? ඒ සඳහා අදාළ ව්‍යාපාරය විසින් වාණිජ බැංකුවක ජ්‍යෙගම ගිණුමක් (Current Account) හෙවත් ඉල්පුම් තැන්පතුවක් විවෘත කළ යුතු වේ. ජ්‍යෙගම ගිණුම විවෘත කරන අවස්ථාවේදී කිසියම් අවම මුදලක් තැන්පත් කළ යුතු අතර ඉන්පසු වාණිජ බැංකුව විසින් ව්‍යාපාරය වෙත වෙක්පොත් නිකුත් කරයි. ඉන්පසු එම වෙක්පොත් හාවතා කරමින් ජ්‍යෙගම ගිණුම තුළ තැන්පත් කළ මුදලට සමාන වටිනාකමක් දක්වා ගෙවීම් කිරීමේ හැකියාවක් ව්‍යාපාරයට ලැබේ. ඒ අනුව ගිණුම ආරම්භයේදී තැන්පත් කළ මුදල සඳහා වෙක්පත් නිකුත් කළ හැකි අතර ඉන්පසු ඕනෑම ගෙවීමක් සිදු කිරීමට පෙර එම ජ්‍යෙගම ගිණුම තුළ මුදල තැන්පත් කරමින් අදාළ ගෙවීමෙන් ප්‍රමාණවත් ගේෂයක් පවතින බව තහවුරු කරගත යුතු වේ.

ජ්‍යෙගම ගිණුම තුළ මුදල තැන්පත් කරන විට,

- |             |       |
|-------------|-------|
| බැංකු ගිණුම | - හර  |
| මුදල ගිණුම  | - බැර |

ඉන්පසු පවතින ගේෂය උපයෝගී කර ගනිමින් වෙක්පත් මාරුගයෙන් ගෙවීම සිදු කරන විට පහත ලෙසින් ද්‍රව්‍යවත් සටහන් තබයි.

- i. ගැණුම් සඳහා ගෙවන විට

.....  
.....

- ii. ගෙවීමෙන් සඳහා ගෙවන විට

.....  
.....

- iii. වත්කම් මිලදී ගැනීම සඳහා ගෙවන විට

.....  
.....

- iv. වියදම් සඳහා ගෙවන විට

.....  
.....

ජ්‍යෙගම ගිණුමක් පවත්වා ගන්නා ව්‍යාපාරයක ඒ තුළින් සේවාවන් රාකියක් ලබාගත හැකි අතර ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලබන්නේ සේවාවර නියෝග යටතේ විවිධ ගෙවීම සිදු කිරීම හා සේවාවර නියෝග යටතේ විවිධ වූ රස්කිරීම සිදු කිරීමට හැකිවීමයි. මෙහි සේවාවර නියෝගයක් යන්නෙන් අදහස් කරන්නේ ව්‍යාපාරය විසින් බැංකු වෙත නිකුත් කරන නියෝගයක් පරිදි ව්‍යාපාරයේ ජ්‍යෙගම ගිණුමට විවිධ රස්කිරීම සිදුකිරීම හා දී ඇති නියෝග පරිදි ගෙවීම සිදු කිරීමට හැකිවීමයි. මෙහි සේවාවර නියෝගයක් යන්නෙන් අදහස් අදහස් කරන්නේ ව්‍යාපාරය විසින් බැංකු වෙත නිකුත් කරන නියෝගයක් පරිදි ව්‍යාපාරයේ ජ්‍යෙගම ගිණුමට විවිධ රස්කිරීම සිදුකිරීම හා දී ඇති නියෝග පරිදි ගෙවීම සිදු කිරීමයි.

ඉහත ආකාරයෙන් ජ්‍යෙගම ගිණුම හරහා සිදුවන ඕනෑම ගනුදෙනුවක් ගිණුමෙන කිරීම කාඩි හා නොවූ තුළින් සිදු වූ ගනුදෙනු සටහන් කළ පරිදිදෙන්ම සිදු කරයි. එනම්, ජ්‍යෙගම ගිණුමට සිදුවන ඕනෑම ලැබීමක් "බැංකු ලැබීම ජ'නලය" උපයෝගී පොත ලෙස යොදා ගනිමින් ලෙපරයට පිටපත් කරන අතර ජ්‍යෙගම ගිණුම මාරුගයෙන් සිදුකරන ඕනෑම ගෙවීම "බැංකු ගෙවීම ජ'නලය" උපයෝගී පොත ලෙස යොදා ගනිමින් ලෙපරයට පිටපත් කිරීමයි. එලෙස මුදල් ලැබීම මුදල් ගෙවීම ජ'නලය මුදල් ගෙවීම ජ'නලය වෙන වෙනම ස්ථාන 2 ක පවත්වා ගන්නා වෙනුවට ඒවා එක් කොට මුදල් පොත සකස් කරගත් පරිදිම "බැංකු ලැබීම ජ'නලය" හා "බැංකු ගෙවීම ජ'නලය" ද එක්කොට ගිණුමක හැඩයකින් යුතුක්තව පවත්වා ගෙන යා හැකි. එලෙස පවත්වා ගන්නා විට එය බැංකු ගිණුම / පොත ලෙස නම් කළ හැකි අතර එවිට එයද මුදල් පොත මෙන් ද්වීත්ව කාර්යයක් ඉටු කරනු දැකිය හැක. එනම්,

- උපයෝගී පොතක කාර්යය
- ලෙප්පිර හා කාර්යය
- ව්‍යාපාරයකට විවිධ අන්දමින් ලැබෙන මුදල් හා වෙක්පත්, මුල් වරට සටහන් කරන ලුලිකකටහන් පොත මුදල් ලැබීම ජ'නලය වේ.
- මුදල් හා වෙක්පත් ලැබීමට අදාළ මූලාශ්‍ර ලේඛනය උදුපත වේ.
- ව්‍යාපාරයක් බැංකු ගිණුම මගින් සිදු කරන තෙවීම, මුදුවට සටහන් කරන මුලික සටහන් පොත, මුදල් ගෙවීම ජ'නලය වේ.
- බැංකු ගිණුම මගින් සිදු කරන ගෙවීම්වලට අදාළ මූලාශ්‍ර ලේඛනය ගෙවීම ව්‍යුවරය වේ.
- ව්‍යාපාරයක මුදල් ගනුදෙනු, අදාළ මූලාශ්‍ර ලේඛන උපයෝගී කර ගෙන ලැබීම හා ගෙවීම ජ'නලවල වාර්තා කිරීමෙන් පසුව, ද්වීත්ව සටහන් මුදුවලට අනුව පොදු ලෙපරයට පිටපත් කළ යුතු ය.

#### මුදල් ලැබීම ජර්නලය / ලැබීම ජර්නලය

දිනය	ලුදුපත් අංකය	විස්තරය	දුන් වට්ටම් රු.	වරිනාකම රු.	ලැබීම විස්තරේ ප්‍රමාණය (රු.)				ලෙප්පිර පිටුව
					අත්චිට විකුණුම්	ණයගැනී ලැබීම	වෙනත් ආදායම්	වෙනත් ලැබීම	
			XX	XXX	XX	XX	XX	XX	XXX
(1)			(2)		(3)		(4)		(5)

#### මුදල් ගෙවීම ජර්නලය / ගෙවීම ජර්නලය

දිනය	ව්‍යුවර අංකය	විස්තරය	ලද වට්ටම් රු.	වරිනාකම රු.	ලැබීම විස්තරේ ප්‍රමාණය (රු.)				ලෙප්පිර පිටුව
					අත්චිට ගැනුම්	ණයගැනී ගෙවීම	වියදම්	වෙනත් ගෙවීම	
			XX	XXX	XX	XX	XX	XX	XXX
(6)			(7)		(8)		(9)		(10)

### ඛෙත්ත් - 06

කමල්ගේ ව්‍යාපාරයේ 2018 අප්‍රේල් මාසයේ සිදු වූ මුදල් ලැබීම් හා සම්බන්ධ ගනුදෙනු පහත දක්වේ. ඒ ඇපුරින් මුදල් ලැබීම් ජර්හලය පිළියෙල කරන්න.

2018.04.05	අත්පිට විකුණුම්	(ල.අ. 01)	50,000
2018.04.10	ලද ගොඩනැගිලි කුලී	(ල.අ. 02)	10,000
2018.04.15	බැංකු ගිය ලැබීම්	(ල.අ. 03)	100,000
2018.04.18	ඡයගැහි අමල්ගෙන් ලැබුණා	(ල.අ. 04)	8,000
	අමල්ට දුන් වට්ටම්		500
2018.04.20	අත්පිට විකුණුම්	(ල.අ. 05)	60,000
2018.04.22	(ඡයගැහි) රුවන්ගෙන් ලැබුණා	(ල.අ. 06)	47,500
	දුන් වට්ටම්		2,500
2018.04.25	කොමිස් ලැබුණා	(ල.අ. 07)	2,000
2018.04.28	අනිරේක ප්‍රාග්ධනය යෙදීම	(ල.අ. 08)	50,000

### ඛෙත්ත් - 07

කමල්ගේ ව්‍යාපාරයේ 2018 අප්‍රේල් මාසයේ සිදු වූ මුදල් ගෙවීම් හා සම්බන්ධ ගනුදෙනු පහත දක්වේ. ඒ ඇපුරින් මුදල් ගෙවීම් ජර්හලය පිළියෙල කරන්න.

2018.04.06	මාසික විදුලි බිල ගෙවීම්	(ව.අ. 01)	8,000
2018.04.08	ඡයගිමි - පෙරේරාව ගෙවීම	(ව.අ. 02)	12,500
	ලද මුදල් වට්ටම්		1,500
2018.04.10	අත්පිට ගැනුම්	(ව.අ. 03)	17,000
2018.04.12	මාසික රස්සන ගාස්තු	(ව.අ. 04)	12,000
2018.04.14	ඡයගිමි - සාගරට ගෙවීම්	(ව.අ. 05)	17,000
	ලද මුදල් වට්ටම්		2,000
2018.04.16	කාර්යාල ලි බඩු ගැනීමට	(ව.අ. 06)	60,000
2018.04.18	වැළුප් හා වෙශන ගෙවීම	(ව.අ. 07)	20,000
2018.04.20	බැංකු ගිය වාරිකය ගෙවීම (පොලිය රු. 2,000)	(ව.අ. 08)	12,000
2018.04.22	අත්පිට ගැනුම්	(ව.අ. 09)	20,000
2018.04.26	මුදල් ගැනීම්	(ව.අ. 10)	4,000

ඉහත කමල්ගේ ව්‍යාපාරයේ 2018.04.01 දිනට මුදල් ගෙළය රු. 25,000 ක් ලෙස සලකා මුදල් ලැබීම් ජර්හලයේ හා මුදල් ගෙවීම් ජ්‍යාලයේ ගනුදෙනු පොදු ලෙඛරයට පිටපත් කරන්න.

### රුජාත්‍ය - 08

පහත දැක්වෙන්නේ රතුවිනාණගේ ව්‍යාපාරයේ 2019 ජනවාරි මාසය තුළ සිදුවූ මුදල ලැබීම් ගණුදෙනු වලට අදාළ විස්තරය.

ජන. 03	අත්පිට විකුණුම් රු. 287,500
ජන. 05	අත්පිට විකුණුම් රු. 143,750 කි.
ජන. 06	රු. 50,000 ක බැංකු ගෙයක් ලබා ගැනීම.
ජන. 07	ණයගැනීයෙකු වන සුනිමල්ගෙන් ලද මුදල රු. 66,000 කි.
ජන. 08	ලද කොමිස් මුදල රු. 9,500 යි.
ජන. 13	අත්පිට විකුණුම් රු. 86,250 යි.
ජන. 18	ණයගැනීයෙකු වන අමල්ගෙන් ලද මුදල රු. 42,520 කි.
ජන. 20	ණයගැනීයෙකු වන සුනිමල්ගෙන් ලද මුදල රු. 12,200 කි.
ජන. 25	ලද කොමිස් මුදල රු. 7,600 කි.

මඟ විසින්,

- I මුදල ලැබීම් ජ'නලය
- II ලෙපර ගිණුම් පිළියෙළ කරන්න.

### රුජාත්‍ය - 09

පහත දැක්වෙන සීමිත ජනසරන සමාගමේ 2021 ජනවාරි මස සිදු වූ මුදලගේ ලැබීම් ගණුදෙනු විස්තරය යි.

2021.01.01	දිනට මුදල ගේෂය රු. 150,000 ක් ව පැවතිණි.
ජන. 06	අත්පිට විකුණුම් රු. 115,000 වේ.
ජන. 07	අත්පිට විකුණුම් රු. 46,000 කි.
ජන. 08	රු. 40,000 ක බැංකු ගෙයක් ලබා ගැනීම.
ජන. 09	ණයගැනීයෙකු වන සුනිමල්ගෙන් ලද මුදල රු. 60,000 කි.
ජන. 12	ලද කොමිස් මුදල රු. 12,000 යි.
ජන. 18	අත්පිට විකුණුම් රු. 92,000 යි.
ජන. 20	ණයගැනීයෙකු වන අමල්ගෙන් ලද මුදල රු. 35,520 කි.
ජන. 23	ණයගැනීයෙකු වන සුනිමල්ගෙන් ලද මුදල රු. 14,000 කි.
ජන. 28	ලද කොමිස් මුදල රු. 17,600 කි.

මඟ විසින්,

- I මුදල ලැබීම් ජ'නලය
- II ලෙපර ගිණුම් පිළියෙළ කරන්න.

### ඇංජිනේරුවන් නොවෙන ප්‍රශ්න - 10

පහත දැක්වෙන්නේ රතුවිතානගේ ව්‍යාපාරයේ 2021 ජනවාරි මස සිදු වූ මුදල් ගෙවීම් වලට අදාළ ගණුදෙනු වේ .

- 01.04 රු. 74,750 භාණ්ඩ අත්පිට මුදලට ගන්නා ලදී.
- 01.06 සේවක වෙතන රු. 6,500 ක් ගෙවීම.
- 01.08 අත්පිට ගැනුම් රු. 57,500 ක් විය.
- 01.09 වරිපනම් ගෙවීම රු. 3,200
- 01.13 මෙයහිම් යෙකු වූ නොමත් මහතාට රු. 6,200 ක් ගෙවීම.
- 01.15 රු. 17,500 ක මුදලක් බැංකු ජ්‍යෙගම ගිණුමක් විවෘත කර එහි තැන්පත් කිරීම.
- 01.18 බැංකු මෙයන් රු. 5,000 ක් ආපසු ගෙවීම.
- 01.20 මෙයහිම් යෙකු වූ බැවිමැන් මහතා ව රු. 12,500 ක් ගෙවීම.
- 01.21 දුරකතන ගාස්තු රු. 1,500 ක් ගෙවීම.
- 01.23 අත්පිට ගැනුම් රු. 34,500 යි.
- 01.24 බැංකු ජ්‍යෙගම ගිණුමේ තැන්පත් කළ මුදල රු. 8,000 ක්.
- 01.25 රු. 50,000 ක ලි බඩු මිලදී ගැනීම.
- 01.28 මෙයහිම් යෙකු වූ සුපර්මැන්ට රු. 16,000 ගෙවීම.

ඡෙවීම් විසින්,

- I මුදල් ගෙවීම් ජර්නලය
- II ලෙපර ගිණුම් පිළියල කරන්න.

### ඇංජිනේරුවන් නොවෙන ප්‍රශ්න - 11

පහත දැක්වෙන්නේ සීමිත බිජේ ප්‍රබක්ස් සමාගමේ 2021 ජනවාරි මස මුදලින් සිදු වූ ගණුදෙනු වලට අදාළ විස්තරයි.

- 2021.01.01 දිනය පැවති මුදල් ගෙෂය රු. 6,000 ක්ය.
- 01.02 විකුණුම් රු. 23,000 කි.
  - 01.03 අත්පිට ගැනුම් රු. 40,250 යි.
  - 01.05 මෙයහිම් යෙකු වූ හෙන්රි පෙරේරාට ගෙවූ මුදල රු. 1,200 ක්.
  - 01.08 ඇලෙක්ටෝ රු. 11,200 ක භාණ්ඩ මෙයට විකිණීම.
  - 01.09 ස්ථාවර තැම්පතුවක කළ අයෝජනය රු. 25,000 ක්.
  - 01.12 වරිපනම් භා කුලී ලෙස රු. 2,500 ගෙවීය.
  - 01.13 ලද කොමිස් මුදල රු. 7,250 ක්.
  - 01.14 ඇලෙක්ස්ගෙන් රු. 6,200 ක මුදලක් ලැබේම.
  - 01.16 අත්පිට විකුණුම් රු. 92,000 කි. මෙහි සේවක වෙතන රු. 70,000 ගෙවීය.
  - 01.22 අත්පිට විකුණුම් රු. 43,700 කි.
  - 01.23 රෝජාන්ගෙන් මෙයට ගැනුම් රු. 15,750කි.
  - 01.24 ලද කොමිස් රු. 2,200 කි.
  - 01.27 ලද කොමිස් රු. 1,250 කි.
  - 01.27 අත්පිට ගැනුම් රු. 32,200 කි.
  - 01.28 ලද කොමිස් රු. 750 කි.
  - 01.29 විදුලි බිල රු. 3,150 ගෙවීය.
  - 01.30 රෝජාන්ට ගෙවූ මුදල් රු. 7,150 කි.
  - 01.31 දුරකතන ගාස්තු රු. 1,300 ගෙවීය.

බඳ විසින්,

- I මුදල් ලැබීම් ජ්‍යෙෂ්ඨ
- II මුදල් ගෙවීම් ජ්‍යෙෂ්ඨ හා
- III ලෙපර් ගිණුම් පිළියෙළ කිරීම.

### උද්‍යාම - 12

2018.04.01 අරුණ රු. 600,000 ක් ව්‍යාපාරය නමින් බැංකු ශිණුමක තැන්පත් කර වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. පහත දුක්වෙන්නේ අප්‍රේල් මාසය තුළ සිදු වූ ගනුදෙනු වේ.

ගනුදෙනු සිදු වූ දිනය	විස්තරය		වෙක් අංකය	වට්නාකම රු.
2018.04.01	අත්ථට ගැනුම්	(ව.අ. 1)	900500	150,000
2018.04.02	ලි බඩු සහ සවිකිරීම් මිලට ගත්තා	(ව.අ. 2)	900501	90,000
2018.04.02	අත්ථට විකුණුම්	(ල.අ. 2)	823631	300,000
2018.04.03	මාලාගෙන් ණයට ගැනුම්			100,000
2018.04.04	අමල්ට ණයට විකුණුම්			150,000
2018.04.05	සුඩ් මුදල් භාරකරුට ගෙවීම්	(ව.අ. 3)	900502	20,000
2018.04.06	ගෙන ඒමේ කුලී ගෙවිචා	(ව.අ. 4)	900503	15,000
2018.04.07	ගයාන්ගෙන් ණයට ගැනුම්			80,000
2018.04.08	චුවරට ණයට විකුණුම්			90,000
2018.04.08	මහජන බැංකුවෙන් ලබා ගත් අය මුදල	(ල.අ. 3)		300,000
2018.04.09	මාලාට ගෙවිචා. ලද වට්ටම් රු. 5,000	(ව.අ. 5)	900504	95,000
2018.04.10	අමල්ගෙන් 10%ක වට්ටමකට යටත්ව මුදල පැවැත්වා	(ල.අ. 4)	831814	135,000
2018.04.12	අත්ථට විකුණුම්	(ල.අ. 5)	මුදල	350,000
2018.04.14	ගොඩනැගිලි කුලී ගෙවීම්	(ව.අ. 6)	900505	40,000
2018.04.15	අත්ථට ගැනුම්	(ව.අ. 7)	900506	110,000
2018.04.18	ගයාන්ට ගෙවිචා අඩු කළ වට්ටම් 10%	(ව.අ. 8)	900507	72,000
2018.04.22	චුවරගෙන් ලැබීම් දුන් වට්ටම් 10%	(ල.අ. 6)	මුදල	81,000
2018.04.25	සේවක වෙළන ගෙවිචා	(ව.අ. 9)	900508	15,000
2018.04.26	අරුණගේ ගැනීම්	(ව.අ. 10)	900509	5,000
2018.04.28	ලද නොමිස්	(ල.අ. 7)	මුදල	6,000

අරුණගේ ව්‍යාපාරයේ ගනුදෙනු ලැබීම් ජරනායක හා ගෙවීම් ජ්‍යෙෂ්ඨයක සටහන් කර, ඒවායේ ඇතුළත් තොරතුරු පොදු ලෙඛරයට පිටපත් කරන්න.

**ඇංජිනේරු - 13**

රවිදුගේ ව්‍යාපාරය බැංකු හිණුමක් මහින් සියල් මුදල් ගනුදෙනු සිදු කරයි. 2018. 04. 01 දිනට බැංකු හිණුමේ ගෙෂය රු. 1,200,000 ක්. 2018 අප්‍රේල් මාසයේ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

ගනුදෙනු සිදු වූ දිනය 2018	මූලාශ්‍ර ලේඛන අංකය	විස්තරය	වෙක් අංකය	වට්නාකම (රු.'000)
04.01	ල. අ. 01	අත්පිට විකුණුම්	246512	3,000
04.02	ව. අ. 01	අත්පිට ගැනුම්	461261	1,000
04.03	ල. අ. 02	පුදත්ගෙන් ලැබුණා	මුදල්	500
04.04	ව. අ. 02	පුරතිට ගෙවිචා	461262	900
04.05	ව. අ. 03	විදුලි බිල ගෙවිචා	461263	300

04.06	ල. අ. 03	ගෙවල් කුලී ආදායම	මුදල්	400
04.08	ල. අ. 04	නාමල්ගෙන් 10%ක වට්ටමකට යටත්ව ලැබුණා	125214	360
04.10	ව. අ. 04	පුගත්ට 10%ක වට්ටමකට යටත්ව ගෙවිචා	461264	180
04.12	ව. අ. 05	සේවක වේතන ගෙවිචා	461265	120
04.14	ව. අ. 06	මෝටර් රථයක් ගන්තා	461266	2,750
04.15	ල. අ. 05	බැංකු ණයක් ගත්තා	මුදල්	3,500
04.18	අගරු නි.	නාමල්ගෙන් ලැබේ තැන්පත් කර ඇති වෙක්පත අගරු වී ඇති බව බැංකුව දැනුම් දුන්නා.	236325	360
04.20	ල. අ. 06	අත්පිට විකුණුම්	මුදල්	3,300
04.22	ව. අ. 07	වතුරට ගෙවිචා. ලද වට්ටම 10% කි.	461267	450
04.24	අගරු නි.	විදුලිය බිල සඳහා ගෙවූ වෙක්පත ලිවිමේ ගද්‍යායක් නිසා ආපසු ලැබුණා.	461263	300
04.26	ව. අ. 08	රවිදුගේ ගැනීලි	461268	100
04.28	ව. අ. 09	අත්පිට ගැණුම්	461269	1,200
04.29	ල. අ. 07	ජනිතගෙන් ලැබුණා	138146	350
04.30	ව. අ. 10	විදුලිය වියදම්	461270	300

**අවශ්‍ය වන්නේ,**

1. ඉහත තොරතුරු ඇසුරීන් 2018 අප්‍රේල් මාසය සඳහා රවිදුගේ ව්‍යාපාරයේ ලැබීම් ජ්‍රේනලය හා ගෙවීම් ජ්‍රේනලය පිළියෙළ කිරීම.
2. මුදල් ලැබීම් ජ්‍රේනලයේ හා මුදල් ගෙවීම් ජ්‍රේනලයේ තොරතුරු උපයෝගී කර ගෙන මුදල් හිණුම පිළියෙළ කිරීම.

## උද්‍යාම - 14

සමත් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ජනවාරි මස ඔහුගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු

- ඡන. 01 ප්‍රාග්ධනය ලෙස රු. 225,000 ක් ව්‍යාපාරයට යෙද්වීය. මෙදිනම රු. 50,000 බැංකුවේ තැන්පත් කර ජ්‍යාම ගිණුමක් විවෘත කරන ලදී.
- ඡන. 03 අත්පිට ගැනුම රු. 15,250 ඩී. අත්පිට විකුණුම රු. 17,400 ඩී.
- ඡන. 05 ලිපි ද්‍රව්‍ය වෙක්පතකින් ගෙවා මිලදී ගත්තා. රු. 1375 ඩී.
- ඡන. 09 වෙක්පතකින් ගෙවා හාන්චි ගැනුම රු. 7,100 ඩී.
- ඡන. 11 රු. 15,000 ක් බැංකුවේ තැන්පත් කළා.
- ඡන. 14 සාගරගෙන් රු. 12,000 ක ගෙවා එය බැංකුවේ තැන්පත් කරන ලදී.
- ඡන. 16 වේතන මුදලින් ගෙවුවා. රු. 6,500/-.
- ඡන. 18 අත්පිට ගැනුම රු. 15,000 ඩී. රු. 9,500/- ක් ගෙවන ලද්දේ වෙක්පතකින්.
- ඡන. 20 අත්පිට විකුණුම රු. 27,000/- ඒ සඳහා වෙක්පතක් ලැබුණි.
- ඡන. 21 කළින් දෙන ලද වෙක්පත් බැංකුගත කෙරිණි.
- ඡන. 23 වෙක්පතකින් වැටුප් ගෙවීම රු. 3,500 ඩී.
- ඡන. 24 බැංකුවෙන් මුදල් ආපසු ගත්තා. රු. 8,250/-.
- ඡන. 26 අත්පිට ගැනුම රු. 6,750 ඩී. අත්පිට විකුණුම රු. 18,725 ඩී.
- ඡන. 28 නැවතත් බැංකුවෙන් මුදල් ලබා ගත්තා. රු. 8,750 ඩී.

ඉහත ගනුදෙනු මුදල් පොනේ හා බැංකු ගිණුමේ සටහන් කර අනෙකුත් ලෙපර ගිණුම්ද පිළියෙල කරන්න.

## උද්‍යාම - 15

පහත දික්වෙන්නේ කේසලගේ ව්‍යාපාරයේ 2021 අප්‍රේල් මාසයේ දත්ත වේ.

- 21.04.01 මුදල් ගේෂය රු. 190,000
- 21.04.02 රු. 100,000 සම්පත් බැංකුවේ ජ්‍යාම ගිණුමක් විවෘත කර එහි තැන්පත් කරන ලදී.
- 21.04.03 අත්පිට ගැනුම රු. 38,000 ඩී.
- 21.04.05 ගෙවා ගැනුම - සීමිත අඩුල සමාගමන් රු. 21,250 ඩී.  
-ප්‍රූෂ්පකුමාරගෙන් රු. 9,600 ඩී.
- 21.04.06 රු. 50,000 ක් වෙක්පතකින් ගෙවා හාන්චි මිලදී ගැනීම.
- 21.04.08 ගෙවා විකුණුම - නාලකට රු. 26,900 ඩී.  
- අම්ලට රු. 18,200 ඩී.
- 21.04.10 ගෙවීම සීමිත අකිල සමාගමට රු. 8,250 ඩී. මේ සඳහා වෙක්පතක් නිකුත් කරන ලදී.
- 21.04.11 නාලකගෙන් රු. 16,900 ක මුදලක් ලැබුණි.
- 21.04.12 රු. 40,000 ක් නැවත ජ්‍යාම ගිණුමේ තැන්පත් කරන ලදී.
- 21.04.13 සේවක වේතන රු. 10,000 ක් වෙක්පතකින් ගෙවීම.
- 21.04.14 නාලකගෙන් රු. 5,000 ක වෙක්පතක් ලැබීම.
- 21.04.15 අත්පිට විකුණුම රු. 31,500 ඩී.
- 21.04.16 අත්පිට ගැනුම රු. 16,200 ඩී.
- 21.04.18 රු. 150,000 බැංකු ගෙවා සම්පත් බැංකුවෙන් ලබාගැනීමේ හා එය සංඝ්‍රව ජ්‍යාම ගිණුමට රස් කිරීම.

- 21.04.20 නාලකගෙන් ලද වෙක්පත් බැංකුවේ තැන්පත් කරන ලදී.
- 21.04.22 බැංකු ගෝ ආපසු ගෙවීම සැම මසකට අගදිනදී රු. 5,000 බැංකින් සිදුකළ යුතු අතර රේ අමතරව රේ අදාළ පොලියද ගෙවිය යුතු වේ. මෙම බැංකු ගෝ වාරිකය හා පොලිය ආපසු අයකර ගැනීම ජ්‍යෙම හරහා සිදුකළ යුතු අතර ඒ සඳහා ස්ථාවර නියෝගයක් ව්‍යාපාරය විසින් නිකුත් කරන ලදී.
- 21.04.24 රු. 90,000 ක් පිරිවැය වූ යන්තුයක් වෙක්පතකින් ගෙවා මිලදී ගන්නා ලදී. මෙම යන්තුයේ එලදායී ජීවිත කාලය වර්ෂ 5 ක් වන බවත් ඉන්පසු එහි සුන්ඩුන් අගය රු. 10,000 ක් වන බවත් ඇස්තමේන්තු කරන ලදී. මෙය හාවිතයට ගැනීම 2021.05.01 දින සිට ආරම්භ කිරීමට නියමිතව පවතී.
- 21.04.25 අත්පිට විකුණුම් රු. 28,500 කි.
- 21.04.27 රු. 2,500 ක විදුලි බේල වෙක්පතකින් ගෙවන ලදී.
- 21.04.28 අත්පිට විකුණුම් රු. 40,000 කි. මේ සඳහා වෙක්පතක් ලැබුණු අතර එය එදිනම බැංකුගත කළා.

**මඟ විසින්,**

- ඉහත ගනුදෙනු සටහන් කිරීම උපයෝගී පොත්
- ලෙපර් ගිණුම
- 2021 අප්‍රේල් මාසය සඳහා ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්න.

## ● සුළු මුදල ගෙවීම් ජර්නලය

ව්‍යාපාරයක වැඩි වශයෙන් දැකිය හැකිකේ මුදල් ගණුදෙනුය. එයිනුත් මුදල් ගෙවීම ඉතා සංකීරණ ස්වරුපයක් ගනී. හේතුව ඉතා විශාල ගෙවීමක් වුවත්, ඉතාම කුඩා ගෙවීමක් වුවත් නිවැරදිව පොත්වල සටහන් කළ යුතු බැවිනි. එවැනි විටකදී ප්‍රධාන මුදල් හාරකරුගේ රාජකාරී ඉතා සංකීරණ වන අතර මුදල් පොත පිළියෙල කිරීම ද සංකීරණ ස්වභාවයක් ගනී. මෙම ගැටළුව අත්හැර ගැනීම පිණිස ප්‍රධාන මුදල් හාරකරුට අමතරව සුළු මුදල් හාරකරු වශයෙන් තවත් පුද්ගලයකුගේ සේවය ලබා ගැනීමට සිදුවිය හැක. ව්‍යාපාරයේ සුළු මුදල් ගෙවීම සම්බන්ධව කටයුතු කිරීම මොහුගේ රාජකාරිය වේ.

සුළු මුදල් ගණුදෙනු යන්න නිශ්චිතව ප්‍රකාශ කළ හැකිකක් නොවේ. එය ව්‍යාපාරයේ ප්‍රමාණය හා ස්වරුපය අනුව තීරණය වේ. සාමාන්‍යයෙන් දෙනික කටයුතු සඳහා නිතර නිතර ගෙවීමට සිදුවන, වටිනාකමින් අඩු මුදල් ගෙවීම මේ යටතට ගැනේ. සුළු මුදල් හාරකරුට මුදල් එකතු කර ගැනීමේ (ආදායම් ලැබීමේ) බලයක් නැතු. ඔහුට ඇත්තේ සුළු වියදීම දැරීමේ බලයක් පමණි.

මෙම සුළු මුදල් ගණුදෙනු ප්‍රධාන මුදල් ගණුදෙනු වලින් වෙන් කිරීම මගින් ප්‍රධාන මුදල් හාරකරුගේ කටයුතු පහසු වන අතර මුදල් පොතේ සංකීරණතාවය ද නැතිවී යයි.

සුළු මුදල් වියදීම් සටහන් කරනු ලබන්නේ සුළුමුදල් ගෙවීම් ජර්නල තුළය මෙයද උපයෝගී පොතකි.

සුළු මුදල් පොතට අදාළ මූලාශ්‍ර ලියවිල්ල සුළු මුදල් ව්‍යුවරයයි.

### සුඩ් මුදල් අනුම ක්‍රමය:

සුඩ් මුදල් සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස හඳුනා ගෙන ඇති අනුම ක්‍රමය අද බොහෝ ව්‍යාපාරවල හාටිතයේ පවතී.

අනුම ක්‍රමය යනු, නිශ්චිත කාලයක් සඳහා සුඩ් වියදම් ගෙවීම පිශීස නිශ්චිත මුදල් ප්‍රමාණයක් තීරණය කරගෙන, එම ප්‍රමාණය කාලවිශේදය මුදලී සුඩ් මුදල් හාරකරුට ලබා දී, එකී කාලවිශේදය තුළදී මහු වැය කරන ලද සුඩ් මුදල් ප්‍රමාණය, කාලවිශේදය අවසානයේ දී නැවත මහුට ලබා දෙමින්, සැම නිශ්චිත කරගත් කාලවිශේදයක් ආරම්භයේදීම, සුඩ් මුදල් හාරකරු අත කළින් නිශ්චිත කරගත් මුදල් ප්‍රමාණය රැදෙන සේ කටයුතු කිරීමයි.

මෙහිදී නිශ්චිත කාලවිශේදය අනුම කාලය වන අතර නිශ්චිත මුදල් ප්‍රමාණය අනුම මුදල වේ. මෙම කාලය හා මුදල ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වේ.

### අනුම ප්‍රතිශ්‍රානය කිරීම:

මින් අදහස් වන්නේ අනුම කාලය අවසානයේ එම කාලවිශේදය තුළ වියදම් කළ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් නැවත සුඩ් මුදල් හාරකරු අතට ලබාදෙමින් අනුම මුදල සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලියයි.

### අනුම ක්‍රමයේ ප්‍රයෝගන :

- 1) සුඩ් මුදල් මත පාලනයක් ඇති වීම හා වංචා අවම කරගත හැකි වීම.
  - i. සුඩ් මුදල් හාරකරු අත රැදෙන උපරිම මුදල අනුම මුදල බැවින් එම වටිනාකමට ඇප් ලබා ගැනීම.
  - ii. වරින් වර පරීක්ෂා කර බැලීම පහසු වීම. එනම් යම් අවස්ථාවක සුඩ් මුදල් හාරකරු අතැති ගේජයත්, ගෙවා ඇති සුඩ් මුදල් ව්‍යුවර වල එකතුවත් අනුම ප්‍රයාන සමාන විය යුතුය.
- 2) සැම අනුම කාලයක් අවසානයේදීම සියලුම සුඩ් මුදල් ගෙවීම් ප්‍රධාන මුදල් හාරකරුගේ පරීක්ෂාවට ලක්වීම නිසා සුඩ් මුදල් හාරකරුගේ කටයුතු කාර්යක්ෂමව සිදු කරයි.

සුඩ් මුදල් ගෙවීම ජර්හලය

දිනය	විස්තරය	ව.අ.	ගෙවීම (රු.)	විශ්ලේෂණ තීරු				වෙනත් (රු.)	ලෙඟ් පිටුව
				ලිපිදිවා (රු.)	කුලී වියදම් (රු.)	ගමන් වියදම් (රු.)	විවිධ වියදම් (රු.)		

### ඇඟක්ෂණ - 16

ගයනිගේ ව්‍යාපාරයේ 2018 මාර්තු මාසයේ පළමු දෙසතියේ මුදල් ගෙවීම් හා සම්බන්ධ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ. ඒවා ඇසුරින් ගයනිගේ ව්‍යාපාරයේ සූල් මුදල් ගෙවීම් ජර්නලය පිළියෙල කර ලෙසරයට පිටපත් කරන්න.

මුදල් අශ්‍රීමය රු. 3,000

දිනය 2018	වතුවර අංකය	ගයනිගේ ව්‍යාපාරය	රු.
3/04	01	සංග්‍රහ වියදම්	300
3/05	02	මුද්දර හා ලියුම් කවර	280
3/06	03	පිරිසිදු කිරීමේ වියදම්	400
3/08	04	තැපැල් ගාස්තු	400
3/09	05	කුලී රථ ගාස්තු	350
3/10	06	අමල්ව ගෙවිචා	700
3/11	07	පිරිසිදු කිරීමේ වියදම්	250

### ඇඟක්ෂණ - 17

ලතිකාගේ ව්‍යාපාරයේ සූල් මුදල් භාරකරු විසින් 2021 ජනවාරි මාසය තුළදී දරණ ලද වියදම් පිළිබඳව පහත දැක්වෙන විස්තර ඔබට සපයා ඇත. මෙකි විස්තර ඇසුරින් ව්‍යාපාරයේ සූල් මුදල් ගෙවීම් ජර්නලය විශ්ලේෂණ තීරු කුමයට පිළියෙල කර පෙන්වන්න.

ඡන:	ඡන මුදල් භාරකරුගෙන් ලැබුණා	රු:
01	ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලැබුණා	20,000
02	සූල් මුදල් වතුවර අංක 01 කාර්යාලයේ ලිපිදුවා	750
03	- එම - 02 තැපැල් ගාස්තු	180
04	- එම - 03 ගමන් වියදම්	150
06	- එම - 04 සබන් මිලට ගැනීම	320
06	- එම - 05 වැක්සි කුලී	400
08	- එම - 06 සරත්ව ගෙවිචා	850
09	- එම - 07 විවිධ වියදම්	220
12	- එම - 08 පුවත්පත් මිලදී ගැනීමට	680
15	- එම - 09 විදුලි පණිවුඩ ගාස්තු	160
15	- එම - 10 මිතුරුසිංහට ගෙවිචා	1050
15	- එම - 11 දුරකථන පණිවුඩ	120
17	- එම - 12 මුද්දර හා ලියුම් කවර සඳහා	500
18	- එම - 13 පැන් මිලදී ගැනීමට	350
23	- එම - 14 සංග්‍රහ සඳහා වියදම්	290
25	- එම - 15 රෝනියෝ කඩදාසි	1000
28	- එම - 16 සෙටමෝල් ගැනීමට	200
30	- එම - 17 දුම්රිය ගාස්තු	540
31	- එම - 18 භාජ්‍යීම්	1500

**ඡ්‍යාවත් - 18**

පහත තොරතුරු උපයෝගී කරගෙන විශ්ලේෂණ තීරු 5 සහිත සූම මුදල් ගෙවීම ජ්‍යාවලය පිළියෙල කරන්න.

2021 ජන: 01	අග්‍රිමය ලැබුණා	33,000
01	ගමන් වියදම්	1000
03	සංග්‍රහ වියදම්	1250
04	මුද්දර හා ලියුම් කවර	1500
06	භාණ්ඩව ගන්තා	3100
07	අර්ථත්ව ගෙවුවා	2700
08	සිනි පිටි තේකාල ගත්තා	2500
10	ත්‍රිරෝදු රථ ගාස්තු	1250
11	අග්‍රිමය ප්‍රතිපූරණය කළා	
12	විදුලි පණිවිඛ	1700
14	රෝනියෝ කඩදාසි හා රසිටර රිබන්	3000
16	පැන් හා පැන්සල්	1500
17	අමුත්තන්ට බීම ලබාදීමට	500
18	පරිත්‍යාග	1000
19	ප්‍රියන්තට ගෙවුවා	2500
21	දුම්රිය ගාස්තු	800
22	සබන් මිලට ගැනීම	1300
23	අග්‍රිම ප්‍රතිපූරණය කළා	
25	ලිපි ද්‍රව්‍ය	3000
26	මුද්දර	1500
27	අතුලට ගෙවුවා	2750
29	ගමන් ගාස්තු	1500
30	පත්තර මිලදී ගැනීම	400
31	අග්‍රිමය ප්‍රතිපූරණය කළා	

**පොදු ජ්‍යාවලය**  
(General Journal)

ව්‍යාපාරයක සිදුවන සැම ගණුදෙනුවක්ම ලෙපරයේ සටහන් කිරීමට පෙර කිසියම් මූලික සටහන් පොතක ඇතුළත් කළ යුතු බව කළින් සඳහන් කරන ලදී. ඉහත දී සඳහන් කරන ලද මුදල් පොතේත් අනෙකුත් ජ්‍යාවල් වලත් සටහන් කරන ලද ගණුදෙනු වලට අමතරව විවිධ ස්වරුපයේ ගණුදෙනු ද ව්‍යාපාරයක දැකිය හැකිය. ඒ ගණුදෙනු පොදුවේ සටහන් කෙරෙන මූලික සටහන් පොත් පොදු ජ්‍යාවලය හෙවත් ප්‍රධාන ජ්‍යාවලය ලෙස හඳුන්වයි. පොදු ජ්‍යාවලයක ඇතුළත් කරනු ලබන සටහන් පහත සඳහන් අයුරු වර්ග කළ හැකිය. (වෙනත් අයුරකින් පවසන්නේ නම් මෙතෙක් සාකච්ඡා කළ මූලික පොත් 7 සටහන් නොවු සියලුම ගණුදෙනු හා සිද්ධීන් ලෙපරයට වාර්තා වන්නේ පොදු ජ්‍යාවලය හරහාය)

1. ආරම්භක සටහන්
2. ස්ථාවර වත්කම් තෙයට ගැනුම් හා විකුණුම් පිළිබඳ සටහන්
3. වැරදි නිවැරදි කිරීම පිළිබඳ සටහන්
4. ගැලපුම් සටහන්
5. මාරු කිරීම පිළිබඳ සටහන්
6. පියවීම පිළිබඳ සටහන්

ගණුදෙනු පොදු ජර්නලයක සටහන් කිරීම සඳහා භාවිතා කෙරෙන මූලික ලේඛනය ජර්නල ව්‍යවරයයි. මෙය සකස් කිරීම සඳහා ඉන්වොයිසි, කළමනාකරණ තීරණ ඇතුළත් ලියවිලි, රස්වීම වාර්තා, කාලපත්‍ර යනාදී තහවුරු ලේඛන උපයෝගී කර ගනී.

#### පොදු ජර්නලයක ආකෘතිය

දිනය	ව්‍යවර අංකය	විස්තරය	ලෞඛර පිටු අංකය	භර රු:	බැර රු:	
1	2	හර කළ යුතු ගිණුමේ නම බැර කළ යුතු ගිණුමේ නම (සංලක්ෂණය)	3	4	5	6

1. ගණුදෙනුව සිදුවූ දිනය
2. තහවුරු ලේඛන වලට අදාළ ජර්නල් ව්‍යවර අංකය
3. ගිණුම පිළිබඳ විස්තර
4. ගණුදෙනුවේ හර භා බැර සටහන් ඇතුළත් කරන ගිණුම වලට අදාළ පිටු අංක
5. අදාළ හර සටහනේ වටිනාකම
6. අදාළ බැර සටහනේ වටිනාකම

#### සංලක්ෂණ යෙදු, (Narration)

ගණුදෙනුව පිළිබඳ විස්තරයක් ඉතා කෙටියෙන් ලියා දැක්වීමයි.

#### ජර්නල් සටහනක් යෙදු, (Journal Entry)

ගණුදෙනුවක් හර භා බැර කරනු ලබන ගිණුම වල නම් ද ඒවායේ වටිනාකම් ද ගණුදෙනුව පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් ද සහිතව පොදු ජර්නලයේ ඇතුළත් කෙරෙන ලිඛිත විස්තරය ජර්නල් සටහනක් ලෙස හැඳින්වේ. එමෙහි ගණුදෙනුවක් සටහන් කිරීම ජර්නල් ගත කිරීම ලෙස හැඳින්වේ.

#### 1. ආරම්භක සටහන් (Opening Entries)

ව්‍යාපාරයක් මූලින්ම ආරම්භ කරන අවස්ථාවේදී විවිධාකාරව වත්කම් වගකීම හා හිමිකම් තිබිය තැකිය. ඒවා ව්‍යාපාරයේ අදාළ ගිණුම වලට පිටපත් කිරීමට පෙර ජර්නලයේ සටහන් කළ යුතුය. ඒ හැර ගිණුම කාලපරිච්ඡය අවසානයේ ඉතිරිව ඇති වත්කම්, වගකීම හා හිමිකම් ගිණුම්වල ගේ අලුත් පොත් පන්තියක පිටපත් කිරීම සඳහාද ප්‍රධාන ජර්නලයේ ඇතුළත් කිරීම අවශ්‍ය වේ. මෙසේ ව්‍යාපාරයක් ආරම්භ කරන අවස්ථාවේදී හෝ අලුතෙන් පොත් පන්තියක් විවෘත කරන අවස්ථාවේදී හෝ එදිනට ඇති ප්‍රධාන ජර්නලයේ ඇතුළත් කෙරෙන සටහන් ආරම්භක සටහන් යනුවෙන් හැඳින්වේ.

බොහෝ විට මෙම ආරම්භක සටහන් ආධාරයෙන් ප්‍රාග්ධනය (හිමිකම) හෙවත් ගුද්ධ වත්කම් ප්‍රමාණය ද ගණනය කරගත හැකිවේ. යම් දිනකට ව්‍යාපාරයේ ගුද්ධ වත්කම් වගයෙන් සැලකෙන්නේ එදිනට ව්‍යාපාරය සතු වත්කම් හා වගකීම අතර වෙනසය.

### ඇඟක්ෂණ - 19

සහ්සරගේ ව්‍යාපාරයේ නව ගිණුම වර්ෂය ඇරෙහින 2021/04/01 දිනට තිබූ වත්කම් වගකීම් හා ප්‍රාග්ධනය පහත දැක්වේ.

	රු:
ප්‍රාග්ධනය	125,000
ගොඩනැගිලි	100,000
ලිඛ්‍ය	50,000
මොටර් රථ	50,000
බැංකු ණය	50,000
දාසගෙන් ගත් අය	25,000

ප්‍රධාන ජර්නලයේ සටහන් කරන්න.

### ඇඟක්ෂණ - 20

සම්පත්ගේ ව්‍යාපාරයේ 2021/01/01 දින පහත සඳහන් වත්කම් බැරකම් පැවතිණි.

ඉඩම් ගොඩනැගිලි	50,000
ලිඛ්‍ය	40,000
තොගය	10,000
භාග්‍යතියේ - අමල්	5,000
නාමල්	6,000
භාග්‍යතියේ - සේන	12,000
පාල	3,000
උපවිත වියදම්	1,000

ඉහත වත්කම් වගකීම් සඳහා ආරම්භක සටහන් පොදු ජර්නලයේ ඇතුළත් කරන්න.

#### 1. ප්‍රධාන ජර්නලයේ ඇතුළත් කළ ගණුදෙනු ලෙපරයට පිටපත් කිරීම

ප්‍රධාන ජර්නලයේ ඇතුළත් වී ඇති ගණුදෙනු ලෙපර ගිණුම වලට පිටපත් කිරීමේදී කළ යුතු වන්නේ එවා ප්‍රධාන ජර්නලයේ සටහන් කර ඇති ආකාරයටම අදාළ ලෙපර ගිණුම වලට හරහා බැර කිරීමයි.

#### 2 පියවීමේ සටහන් (Closing Entries)

යම්කිසි කාලවේදේයක් තුළදී ව්‍යාපාර කටයුතු වලින් ලැබූ ලාභය හෝ අලාභය හෝ සෙවීම සඳහා ඒ කාලවේදේය අවසානයේදී වෙළඳ හා ලාභාලාභ ගිණුම සකස් කරනු ලැබේ. මේ සඳහා ගිණුම කාලවේදේයට අදාළ ආදායම් ගිණුම වලත් වියදම් ගිණුම වලත් ගේඡ වෙළඳ හා ලාභාලාභ ගිණුමට ගෙන යා යුතුය. එම ගේඡ ලාභාලාභ ගිණුමට ගෙනයාම සඳහා පොදු ජර්නලයේ ඇතුළත් කරන මෙම සටහන් පියවීමේ සටහන් ලෙස හැඳින්වේ.

#### 3. ස්ථාවර වත්කම් ගැනීම හා ගැනීම විකිණීම

ව්‍යාපාරයකට එහි ප්‍රයෝගනය සඳහා ඉඩම් ගොඩනැගිලි මොටර් රථ, ලිඛ්‍ය යනාදී ස්ථාවර වත්කම් මුදලට මෙන්ම ගැනීම ද ලබාගත හැකිය. එලෙසම ව්‍යාපාරය සතු ස්ථාවර වත්කම් ගැනීම විකුණන අවස්ථාද ඇත. එහි ගැනීම ගැණුම් ද විකුණුම් ද පිළිබඳ සටහන් ප්‍රථමයෙන්ම ඇතුළත් කරන්නේ පොදු ජර්නලයේය.

**උදා:**

03. 1) විමල් ව්‍යාපාරය එහි ප්‍රයෝග්‍යනය සඳහා 25,000 ක ලි බඩු සරත් සහ පුත්‍රයෝග් වෙතින් 2019/01/01 දින තොටෙයි.

1.5 දින සාගර ව්‍යාපාරයෙන් 15,000 ක් වටිනා යන්ත්‍රයක්ද තොටෙයි.

2) 1.15 දින 35,000 ක් වූ මෝටර් රථයක් පොත් අගයටම වික්කා.

#### 4. වැරදි නිවැරදි කිරීම පිළිබඳ සටහන් (Error Correction Entries)

මූලික සටහන් පොත් වලින් ලෙපර් ගිණුම් වලත් ගණුදෙනු සටහන් කිරීමේදී ඇතැම් විට වැරදි සිදුවිය හැකිය. මේ වැරදි සොයා ගැනීමෙන් පසු ඒවා ලෙපර් ගිණුම්වල නිවැරදි කළ යුත්තේ පොදු පර්නලයේ සටහන් තැබීමෙනි.

#### ඡ්‍යාවත් - 21

පහත දැක්වෙන්නේ තේමන්ගේ ව්‍යාපාරයේ 2019/2020 වර්ෂයේ සිදු වූ වැරදීමය.

1. 2020 මාර්තු මසට අදාළ රු. 2,500 ක් වූ විදුලි බිල ගෙවීම වැරදීමක් දුරකථන අංකයට හර කිරීම.
2. දුන් වට්ටම රු. 500 වැරදීමකින් ලද වට්ටම ගිණුමට හර කිරීම.

මත විසින්, ඉහත වැරදි නිවැරදි කරන අයුරු පෙන්වන්න.

(ඉදිරි නිබන්දනයකින් මේ පිළිබඳව පූජ්‍යව සාකච්ඡා කරනු ලැබේ.)

#### 5. ගැලපුම් සටහන් (Adjustment Entries)

යම්කිසි ගිණුම් කාලපරිච්ඡේදයක් අවසාන වනවිට සමහර ගණුදෙනු ලෙපර් ගිණුම් වල සටහන් වී නොතිබේ ද ගිණුම් පොත්වල ඇතුළත් වූ සමහර ගණුදෙනු අදාළ ගිණුම් කාලවිච්ඡේදයට අනුරූප වන අයුරු සකස් වී නොතිබේ ද සාමාන්‍යයෙන් දැකිය හැකිය. එහෙයින් එකී ගිණුම් කාලවිච්ඡේදයට අදාළව යථා පරිදි සකස් කිරීමට අවශ්‍ය මූලික සටහන ඇතුළත් කෙරෙන්නේ පොදු ජර්නලයේය. මේ අනුව ලෙපරයේ පවතින යම් කිසි ගිණුමක ගේජය නිවැරදි කිරීම සඳහා එම ගිණුමට හර කිරීම හෝ බැර කිරීම ගැලපුමක් වේ. (තනි පූද්ගල ව්‍යාපාරවල අවසන් ගිණුම පිළියෙළ කිරීමේදී මේවා සාකච්ඡා කරනු ලැබේ)

#### 6. මාරු කිරීම පිළිබඳ සටහන් (Transfer Entries)

එක් ගිණුමක ඇති වටිනාකමක් තවත් ගිණුමකට ගෙන යැම සඳහා පොදු ජර්නලයේ ඇතුළත් කරන සටහන්, මාරු කිරීම සටහන් නමින් හැඳින්වේ.

**උදා:** රු. 128,500 ගෙවිය යුතු වියදම ගේජය කළින් ගෙවු වියදම ගිණුමට මාරු කිරීම.

## ගිණුමිකරණ ත්‍රියාවලිය - මියවර 04 (ගණුදෙණු සාරාංශ කිරීම)

### ගේජ පිරික්ෂූම (The Trial Balance)

ගේජ පිරික්ෂූම යනු යම් නිශ්චිත අවස්ථාවක ලෙපර ගිණුම සියල්ලේම අවසාන ගේජ දැක්වමින් පිළියෙල කරනු ලබන ගේජ ලැයිස්තුවකි. මෙය ගිණුමක් නොවේ. ගේජ ලැයිස්තුවකි. ලෙපර ගිණුම වලට අදාළ හර ගේජයන් හා බැර ගේජයන් දැක්වීමට වෙනම තීරු 2 ක් හා ගිණුමේ නම ලිඛීමට විස්තර තීරුවක් ද සහිතව මෙය පිළියෙල කරන අතර අදාළ ගිණුම ඇත්තේ ලෙපරයේ කටර පිටුවේ ද යන්න දැක්වීමට “ලෙපර පිටුව” නමින් තීරුවක් ද ඇත. සරල ආකෘතියක් පහත දැක්වේ.

#### ගේජ පිරික්ෂූම

දිනය	විස්තරය	ලෙ. පි.	හර	බැර
	වත්කම්		xxx	
	වියදම්		xxx	
	වගකීම්			xxx
	ආදායම්			xxx
	හිමිකම්			xxx
			xxx	

ලෙපර ගිණුම පිළියෙල කරනුයේ ද්විත්ව සටහන් මූලධර්මය අනුව බැවින් ගේජ පිරික්ෂූමක හර තීරුවේ එකතුව බැර තීරුවේ එකතුවට සමාන විය යුතුය. එසේ නොවුනාන් ගිණුම තැබීමේ වරදක් හෝ ගේජ පිරික්ෂූම උප්‍රටා ගැනීමේ දේශයක් ඇති බව හෙළි කරයි.

#### ගේජ පිරික්ෂූමක අභිජනනය

#### (The Objectives of the Trial Balance)

- ගිණුම්වල අංක ගණිතමය නිවැරදිතාවය තහවුරු කර ගැනීම.
- අවසාන ගිණුම් සකස් කිරීමට හැකිවන පරිදි සාරාංශයක් පිළියෙල කිරීම.

ගේජ පිරික්ෂූම සමාන විය යුතුය. සමාන නොවේනිම එයින් පැහැදිලි වන්නේ ලෙපර ගිණුම්වල දේශයක් ඇති බවයි. එහෙන් ගේජ පිරික්ෂූමක් සමාන වූ පමණින්ම ලෙපරයේ ඇතුළත් සටහන් 100% නිවැරදි යැයි නිගමනය කළ නොහැක. මෙයින් ගම් වන්නේ ලෙපරයේ වැරදි තිබුණ ද ගේජ පිරික්ෂූම ඇතැම්විට එකා විය හැකි බවයි. එයට හෝතුව ගේජ පිරික්ෂූමෙන් අනාවරණය නොවන දේශ තිබිය නැක.

#### ඉදාන්ත - 22

මහෙශ 100,000/- ප්‍රාග්ධනය ලෙස යොදා 2021.01.01 දින ව්‍යාපාරයක් ආරම්භ කළා.

- |       |                            |
|-------|----------------------------|
| ජන: 1 | 15,000/= බඩු අත්පිට ගත්තා. |
| ජන: 2 | 7,000/= යන්තුයක් ගත්තා     |
| ජන: 3 | ගෙවල් කුලී ගෙවිවා 700/=    |
| ජන: 4 | <b>ණයට ගැණුම්</b>          |

	සිල්වාගෙන්	15,000/=
	පෙරේරාගෙන්	7,000/=
	පාලගෙන්	8,000/=
ජන: 6	විදුලිය ගෙවිවා	500/=
ජන: 7	රක්ෂණ	300/=
ජන: 8	අත්පිට විකුණුම්	2,000/=

ඡන: 1.9

ණයට විකුණුම්

අනුරට	2,000/=
සමන්ව	3,000/=
රාජ්‍යන්ව	2,000/=

ඡන: 10

ආපසු යැවුම්

සිල්වාට	1,500/=
පෙරේරාට	1,000/=

ඡන: 11

ගෙවල් කුලී ගෙවිවා

2,000/=

ඡන: 12

ආපසු එවුම්

අනුර	500/=
සමන්	800/=

ඡන: 13

ලිබු ගත්තා

3,000/=

ඡන: 14

අත්පිට විකුණුම්

1,000/=

පහත දැනු පිළියෙල කරන්න.

- 1) උපයෝගී පොත් පිළියෙල කරන්න.
- 2) ලෙපරදේ ගිණුම් පිළියෙල කරන්න.
- 3) ගේෂ පිරිකුම් පිළියෙල කරන්න.

**ඛුජ්‍යන - 23**

සතිස්ගේ වන්පාරදයේ 2021/12/31 දිනට පහත සඳහන් තොරතුරු සපයා ඇත.

ඉඩම් ගොඩනැගිලි	150,000
යන්ත්‍ර	60,000
ලිබු	20,000
ණයගැනීයෝ	5,000
බඩුතොගය	3,000
ණයහිමියෝ	4,000
උපවිත වියදම්	2,000
මුදල්	3,000
ඡන: 1 අතිරේක ප්‍රාග්ධනය යෙදුවා	25,000/=
ඡන: 2 අත්පිට ගැණුම්	2,000/=
ඡන: 3 ඣයට ගැණුම්	
ප්‍රියන්තගෙන්	7,000/=
ජයන්තගෙන්	3,000/=
සුගත්ගෙන්	4,000/=
ඡන: 4 ගෙවල් කුලී ගෙවිවා	1,000/=
ඡන: 5 ආපසු යැවුම්	
ප්‍රියන්තට	500/=
ජයන්තට	700/=
සුගත්ට	400/=
ඡන: 6 අත්පිට විකුණුම්	1,000/=
ඡන: 7 රක්ෂණ	500/=
ඡන: 8 ඣයට විකුණුම්	
වසන්තට	1,000/=
සුවන්තට	1,500/=
ඡන: 9 විදුලි ගෙවිවා	1,200/=

පහත දැනු පිළියෙල කරන්න.

- 1) උපයෝගී පොත්
- 2) ලෙපරදේ ගිණුම්
- 3) ගේෂ පිරිකුම් පිළියෙල කරන්න.

## උදෙස්ථ -24

මහානාම විසින් 2020/09/01 දින වෙළඳ ව්‍යාපාරයක් (සිල්ලර) ඇරඹිය. පළමු මාසය තුළ සිදුවූ ගණුදෙනු පහත පරිදි වේ.

2020 සැප්. 01 ප්‍රාග්ධනය වශයෙන් රු. 100,000/- යෙදුවේම.

- 02 රු. 500,000/- බැංකුවේ තැන්පත් කර ජ්‍යෙගම ගිණුමක් විවෘත කරන ලදී.
- 03 රු. 100,000/- වෙක් පතක් දී ව්‍යාපාරයට යන්තුයක් මිලදී ගන්නා ලදී.
- 04 සිල්ලර බඩු අත්පිට ගැණුම් රු. 100,000/- කි. වෙක්පතකින් ගෙවීම් කරන ලදී.
- 05 සංඡීවට ණයට විකුණුම්
  - සහල් 1kg ක් රු. 60/- බැංකින් 10kg.
  - සිනි 1kg ක් රු. 64/- බැංකින් 5kg.
  - පිටි 1kg ක් රු. 60/- බැංකින් 5kg.
  - මිරිස් 10kg ක් රු. 240/- බැංකින් 1kg.
- 06 සේවක වැටුප් ගෙවුවා රු. 20,000/-
- 07 ගොඩනැගිලි කුලී ගෙවුවා රු. 50,000/-
- 08 එයට ගැණුම් තරංගගෙන්
  - සහල් 1kg ක් රු. 60 බැංකින් 50kg ගෝනි 2 ක්
  - සිනි 1kg ක් රු. 60 බැංකින් 60kg.
  - පිටි 1kg ක් රු. 60 බැංකින් කිලෝ 50 ගෝනි 2 ලද වෙළඳ වට්ටම 5%
- 09 සංඡීව විසින් හරවා එවුම්
  - මිරිස් 5kg ක් (බොල් මිරිස් තිබීම)
- 10 අත්පිට විකුණුම් රු. 135,000/- කි. ඉන් රු. 100,000/- ලැබුණේ වෙක්පතකිනි.
- 11 තරංගට හරවා යැවුම්
  - සිනි 20kg ක් (ඡලය මිශ්‍ර්‍ය තිබීම)
- 12 රු. 7,500/- පියවීමට තරංගට රු. 6,000/- ක වෙක්පතක් නිකුත් කළා.
- 18 රු. 5,000/- සුළු මුදල් භාරකරුට ලබා දුන්නා.
- 20 සංඡීවගෙන් ලැබිය යුතු මුදල 10% ක වට්ටමකට යටත්ව වෙක්පතකින් ලැබුණා.
- 22 ලද සියල් වෙක්පත් බැංකු ගත කළා.
- 25 දුරකථන ගාස්තු රු. 9,000/- ගෙවීමට වෙක්පතක් නිකුත් කළා.
- 29 සුළු මුදල් භාරකරු පහත වියදම් සඳහා අදාළ ලියවිලි ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කළා.
  - ගමන් වියදම් රු. 2,500/-
  - තැපැල් වියදම් රු. 500/-
  - සංග්‍රහ වියදම් රු. 500/-
  - විවිධ වියදම් රු. 1,000/-
- 30 සුළු මුදල් අග්‍රීමය ප්‍රතිපූරණය කළා.

පහත දැ පිළියෙළ කරන්න.

1. සියලුම මුලික පොත්
2. ගණුදෙනු ලෙඛරයට පිටපත් කරන්න.
3. ගේඟ පිරික්ෂා පිළියෙළ කරන්න.